



Publication Committee  
Faculty of Humanities and Social Sciences  
University of Sri Jayewardenepura

**E-Repository of Humanities and Social Sciences**  
Publication Committee  
Faculty of Humanities and Social Sciences  
University of Sri Jayewardenepura

### **Author Consent Form**

Please provide the following information of your book/publication (please note that one consent form needs to be filled for each publication if you have more than one).

1. Title of the publication

: දේශීකෘත උග්‍රී මාන්‍ය පොදු සංඛ්‍යාව

2. Author/ Authors

: Prof. Ic. Lankamulla

3. Publisher

: Author publication

4. Year of Publication

: 2012

5. ISBN (if applicable)

: 955-99877-0-4

6. Access option

: Open Access

#### **Author/copyright owner consent:**

I/we..... Prof. Ic. Lankamulla .....

(your name/names), as the author/s or copyright owner/s, would like to provide my/our consent for making available the above publication on the E-Repository of Humanities and Social Sciences of the University of Sri Jayewardenepura. I also would like to provide my consent to allow the E-Repository Management Committee to make the publication accessible to the students of University of Sri Jayewardenepura and public.

Signature of the Author/s or Copyright owner/s: .....

Date: 19/09/23

දීවිභාෂ

අමුණුම්  
(B) 01

ලිගතුන්  
සිහි සිංහල  
සාහිත්‍යය



කුසුමලකා ලංකාවූලුල

ද්‍රව්‍යාලන උගෙන්  
සහ  
සිංහල කාන්ත්‍යය




ද්‍රව්‍යභාෂක උගෙනුන්  
සහ  
සිංහල සාහිතය

කුසුම්මලතා ලංකාමූල්ල

කර්තා විසින් ප්‍රකාශිත සි.

2012



© කුසුමලතා ලංකාමුල්ල

ප්‍රථම මුද්‍රණය: 2006

ද්විතීයමුද්‍රණය: 2012

ශ්‍රී ලංකා ජාතික ප්‍රස්තකාලය - ප්‍රකාශනගත සූචිකරණ දත්ත

ලංකාමුල්ල, කුසුමලතා

ද්විහාෂක උගතුන් සහ සිංහල සාහිත්‍යය/කුසුමලතා  
ලංකාමුල්ල වේශිනි.

පන්තිපිටිය: කරුතා, 2012 පි. 52 :සේ.මී. 21

ISBN 955-99877-0-4 මිල රු.150.00

i. 891.48 ඩිවි 22 ii. ගුන්ථ නාමය

1. සිංහල සාහිත්‍ය

ISBN 955-99877-0-4

කවර නිර්මාණය  
ලිඛකලාවේදී වන්දන විරසිංහ

කවර ප්‍රතිනිර්මාණය  
සාගර කුමාර

පරිගණක අකුරු සැකසුම  
ගිතා කාන්ති හේරත්

මුද්‍රණය:  
සහජ ඇඩිව්වයිසින්  
86, කොළඹාන්නාව පාර,  
කොළඹාන්නාව.  
sahaja33@gmail.com

# Bilingual Scholars and Sinhala Literature

By

Kusumalatha Lankamulla

Published by the Author

2012

## පුරා ව පුර්හියාන්....

නිරමාණ රස විත්දනය  
යනු කවරක් ද යි නො දැන්නා  
හයහතර නොතේරුණු වියේ දී  
එහි පලමු පාඩම කියා දුන්....

වගකීම යනු කුමක් ද යි  
නො දැන්නා බිලිදු වියේ දී  
සමාජය වෙත වගකීම් ඉටු කරන්නේ  
කෙසේ ද යි පෙන්වා දුන්....

වෙරළ ගෙඩියටත් වඩා කුඩා දේ  
හත් දෙනෙකුටත් වැඩියෙන්  
බෙදා හදා ගන්නේ කෙසේ ද යි  
අවබේද කොට දුන්

අවසන ඔහු සිටි ඉසවිවෙන්  
මහමුහුද ගොඩට විත්  
ඡ්‍රීලිතය ද රැගෙන සයගාගෙන  
අපට අනිත්‍යය පිළිබඳ පාඩම ද  
ප්‍රසක් කර දුන්....

එච්ක  
හ/සිටිනාමලිව විද්‍යාලයේ  
ප්‍රධානාචාර්යවරයා ව සිටි  
ආදරණීය  
රුනී අමරදාස  
ගුරු පියාණන්ගේ  
දෙපා මූල  
මෙ කුදු ගත සෙනෙහසින් තබමි.

### කර්තාගේ වෙනත් කෘති

- ◆ අද මලේ ද්‍රව්‍යයි (ලමා කතා), පන්තිපිටිය, 2001
- ◆ තුළන සිංහල සාහිත්‍යයේ පුරෝගාමියා ජ්‍යෙෂ්ඨ ද අල්විස් (ගාස්ත්‍රීය), පන්තිපිටිය, 2002.
- ◆ කතා කරන අය්වයා (ලමා කතා), පන්තිපිටිය, 2004

## තුති පුද

- ◆ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දි අපට හිඳ්ප දුන් අපවත් වී වදාළ පූජ්‍යපාද මහාචාර්ය ගතාරේ ධම්මාල නාහිමියන්වහන්සේට
- ◆ සේවාර්ථින මහාචාර්ය ඒ.වී. සුරවිර මහාත්මා සහ මහාචාර්ය රත්න විජේත්තුග මහාත්මා යන ආදුරෝද්‍යන් දෙපළට
- ◆ සේවාර්ථින මහාචාර්ය තිස්ස කාරියවසම් මහාත්මා, ජේජ්ජේය මහාචාර්ය සුනිල් ආරියරත්න, ජේජ්ජේය මහාචාර්ය විමල් විජයරත්න, වත්මන් අංශප්‍රධාන මහාචාර්ය දම්මික දිසානායක මහාත්මා ඇතුළු මා ගුරු පියවරුනට
- ◆ පූජ්‍යපාද මහාචාර්ය කිවුලේගෙදර නාරද හිමියන ඇතුළු සිංහල සහ ජනසන්නිවේදන අධ්‍යයනාංශය මා සහෙළදර ආදුරු මුහුල්ලට
- ◆ පූජ්‍යපාද ආචාර්ය මාදුරුමයේ ධම්මිස්සර හිමියන් ඇතුළු කොට ඇති අප හිතවත් මහා සංස්යා වහන්සේලාට
- ◆ මට මේ ජීවිත කාලයේ දි හිඳ්ප දුන් ගුරු මුවවරුනට, පියවරුනට
- ◆ අප සරසවියේ උපකුලපති ආචාර්ය එන්.එල්.ඒ. කරුණාරත්න මහාත්මා, ආචාර්ය ප්‍රණීත් අනයුත්තදර මහාත්මා, ආචාර්ය ජයන්ත ජයසිර මහාත්මා ඇතුළු විදුද්‍ය සුදීමතුනට
- ◆ සිය වෘත්තීය කටයුතු මධ්‍යයේ කිසිදු පැකිල්මකින කොර ව මෙහ පිට කටරය තීම කරදුන් ලිඛිතකලාවේදී වන්දන විරසිංහ සහංස්‍යාට
- ◆ ද්වීතීය මුදුණයේදී එය ප්‍රතිනිරමාණය කළ සාගර කුමාර සහංස්‍යාට
- ◆ අපගේ ලේඛන කටයුතු මිතු නො ව ජීවිත කටයුතුවලදීන් මිතුත්වයේ දැන දිග කරන ධරුවරිදහන දිසානායක සහ දිනසිර දිසානායක දෙසාහොටුරන් ඇතුළු පවුලේ සැම දෙනාට
- ◆ දුකෙදීන් සතුවේදීන් නීරන්තරයෙන් අප ලිය රැඳන වන්දික වේරගල, මෙනෑස් පෙරේරා, වානක - මධු යුවල, රත්නපුර විජේරත්න, විරසිංහ, රසික, රසිදු ඇතුළු සංඡන කැළට
- ◆ වන්දුභාස, සෙවාර්ථින මාමලා ඇතුළු සියලු ඇාති හිත මිතුළින්ට
- ◆ විශේෂය වෙදා එල්ලේ බිඛිලිවි. සිරසේන, වෙදා සනත් හෙවිටිගේ, වෙදා වන්දුසිර වැළිවිට යන ජීවක සහංස්‍යනට
- ◆ පත්‍රිලාභ, සෙවාර්ථින වන්දුසිර මාමලා ඇතුළු සියලු ඇාති හිත මිතුළින්ට

- ◆ මේව වසර කිහිපයකට පෙරානු ව මෙම කුඩා නිබන්ධයට කරුණු සෙවීමේ දී උපකාර කළ අභාවප්‍රාප්ත කිවිපති පණ්ඩිත විමල් අභයසුන්දර විද්‍යාතාණන් ගෞරවයෙන් සිහිපත් කරමි.
- ◆ 19 වන සියවස පිළිබඳ ව කරනු ලැබූ මෙම අධ්‍යයනයේ දී නිරන්තරයෙන් මට සිහිපත් වන දෙදෙනෙක් වෙති. ඒ කළේන්දු වන්දුසේනා රණසිංහ පියාණන් සහ ආර්ථිම්. සමන් නම් සින්තර සහෝදරයා ය. මේ දෙදෙනා ස්වරුප දෙකකින් මෙම අධ්‍යයනයේ දී මට සහාය වූහ. 19 වන සියවස පිළිබඳ ව වූ පුෂ්‍රිමාතු රසවත් සිදුවීම් මහත් රාජියක් කිවිවර වන්දුසේනා රණසිංහ පියාණන් අපට තිළිණ කළහ. මෙයින් වසර ගණනාවකට පෙර සමන් සින්තර සහෝදරයා, ඉංග්‍රීසින් සහ මුවන්ගෙන් මෙරටට සිදු ව බලපෑම පිළිබඳ ව නොමද ව මා භා කතා කොට තිබේනි. මුවන් දෙදෙනා අපරිමිත සහෙහසින් සමරමි.
- ◆ මෙවන් කටයුතුවලට ඇවැසි විශ්‍රාමය සොයා ගනුවස් අපට උපකාර කරන සමන් අයේයාගේ මැණියන් ද සිහිපත් කරමි.
- ◆ සහෙහස පමණක් ඉතිරි කොට අපෙන් සමුගත් දායාබර පියාණන්, මගේ මෙවන් කටයුතු දෙස දුර සිට දැස් දැල්වා බලා සිටින මගේ ආදරණීය මැණියන්, ශ්‍රීමන්ත මල්ලී, තොතා නංගී ඇතුළු පවුලේ සැමත්, නොකළේ වියෝවුණු දායාබර ප්‍රංචි තාත්තාත්, ආදරණීය ප්‍රංචි නැත්දා, මාමා ඇතුළු පවුලේ සැමත්, දායාබර ලොකු අක්කා, අයේයා සහ පවුලේ සැමත් සහෙහසින් සමරමි.
- ◆ මගේ ජීවිතය ඇගේ ජීවිතයෙහි කොටසක් යයි සිතන සුදු නංගීන් ජීවිත සරතුසෙන් මා මුදවන මා දියණීය කුසුම්වර්පාත් මා ප්‍රියයාණ සමන් වන්දු රණසිංහයනුත් ආදරයෙන් සිහිපත් කර ගනිමි.
- ◆ අවසන් වශයෙන් මෙහි නම් නොයදහන් නමුත් අප සියලු ලබැඳියන වෙත කෘතගුණ පළ කර සිටිමි.

කුසුමලතා ලංකාමුල්ල

## පටුන

පටු අංක	
පෙරවදන	13, 14
I හැඳින්වීම	15, 16
II කේල්බඩක් - කැමරන් ප්‍රතිසංස්කරණ	16 - 18
III ම්‍යෙනාරින්ගේ ක්‍රියාකාරීත්වය	19, 20
IV කේග සහ ව්‍යාකරණ ග්‍රන්ථ	20, 21
V සමාජීය තත්ත්වය වෙනස්වීම	21, 22
VI මුදණ කරමාන්තය සහ පුවත්පත් ව්‍යාපාරය	23 - 27
VII සිංහල සාහිත්‍යයට නවාංග එක්වීම	28 - 31
VIII බෙංද්ධ ආරාමික අධ්‍යාපනය	32 - 37
IX ආගමික වාද විවාද	37 - 41
X නිගමනය	42 - 43
සමාග්‍රීත ග්‍රන්ථ	44 - 52

## පෙරවදුන

ශ්‍රී ලංකාවහි ද්‍රව්‍යාෂක උගතුන්ගේ පහළවීම සහ එයින් සිංහල සාහිත්‍ය සේෂ්‍යාචාර සිදු වූ බලපැම පිළිබඳ ව මෙම කාතියෙන් සැකෙවින් සාකච්ඡා කුරෙයි. විදේශීය ජාතින්ගේ ආගමනයන් සමග ලාංකේය සමාජයෙහි ඇති වූ විපරයායයන්ගෙන් ඇතැමෙක් ලාංකේය සාහිත්‍ය සේෂ්‍යාචාර පෝෂණය කිරීමෙහිලා සමත් වූහ. ද්‍රව්‍යාෂක උගත්තු යනු කවරපු ද? මුවන් පහළ වන්නේ කවර සමාජ පසුව්මක ද යනාදි කරුණුන් එම ද්‍රව්‍යාෂකයන්ගේ සාහිත්‍යමය දායකත්වය කවරාකර ද යන්නත් මෙම කාතියෙන් සැකෙවින් සාකච්ඡාවට ලක් වෙයි.

ලන්දේසි, පෘතුහිසි යන බටහිර ජාතින් දෙකොටසට ම වඩා ලංකාවේ සමාජ සහ සංස්කෘතික පරිසරය කෙරෙහි වඩාත් ම බලපැම කරන ලද්දේ ඉංග්‍රීසින් විසිනි. උඩරට ගිවිසුමට අදාළ කොන්දේසි ප්‍රකාර ව ක්‍රියාත්මක තොටු ඉංග්‍රීසිනු, ලාංකේය සමාජ සංස්ථාවේ යාන්ත්‍රණය කුමෙයෙන් බිඳින්නට කුමෝපායයන් සකස් කළහ. එයට හොඳම නිදසුන සැපයෙන්නේ කේල්බඩක්-කුමරන් ප්‍රතිසංස්කරණවලිනි. ඉංග්‍රීසි භාෂාවත්, කතෝලික ආගමත් තහවුරු කොට ලාංකේය සංස්කෘතිය උඩු යටිකුරු කිරීමට යටෝක්ත ප්‍රතිසංස්කරණ සමත් විය.

එ සියලු දේ එසේ සිදු වුවත් මිශනාරී ප්‍රයත්නය අනුමත කිරීමෙන් පසු මෙරටට පැමිණී මිශනාරිවරු ද ඇතැම් සිවිල් නිලධාරීනු ද සිංහලයන්, මුද්ධාගමන්, සංස්කෘතියන් හදාරන්නට පෙළුමුණහ.

ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය තහවුරු වීමෙන් අනතුරු ව පිරිවෙන අප්‍රඛාන තත්ත්වයට පත් වුවත් මේ සියල්ලෙන් පහර වැදී තැගී සිටි සිංහලයේ වෙස්වලාගන් ආයිරවාද ලත් වූවන්

සෙයින් ඉංග්‍රීසිය ඉගෙන ගැනීමටත් මෙරටට ඉංග්‍රීසින්ගෙන් වූ අතවර ලෝකයට කියා පැමුවත් ඉංග්‍රීසිය ම උපයෝගී කොට ගත්හ.

මේ අතර ලංකාවේ මුදුණ කරමාන්තය ආරම්භවනුයේ ආගමික පත්‍රිකා මුදුණය කොට ආගම ප්‍රචාරය කිරීමේ ප්‍රධාන අරමුණෙන් වුවත් ලාංකේය හිස්සුන් වහන්සේලාන් බොද්ධ දානපතියනුත් එක් ව ලාංකේය සංස්කෘතියේ ප්‍රනරජ්වනය උදෙසා පුවත්පත් සගරා බිජි කරන්නටත් සම්භාව්‍ය සිංහල සාහිත්‍ය කාති සංස්කරණය කොට මුදුණය කරන්නටත් පෙළමුණහ.

මෙම ශ්‍රීයාදාමය ඩේනෙක් නොවූ විරු පුවත්පත් සගරා සහ පත්‍රපොත ලාංකේය සමාජයෙහි යුලබ වන්නට විය. මේ තනත්වය ඉංග්‍රීසි ජාතිකයන් ද බලාපොරොත්තු නොවුවකි.

මේ සම්භාව්‍ය කාති සංස්කරණ කටයුතුවලට සහ පුවත්පත් සගරා එම් දැක්වීමට සම්බන්ධ වූ සිංහල උගත්තු බොහෝ දෙනා පාලි, සංස්කෘත ආදි ප්‍රාවීන භාෂා මෙන් ම ඉතා නොදින් ඉංග්‍රීසිය ද උගත්තු අය වූහ. අහින්වයෙන් පහළවුණු මේ උගත්තු සහ ඔවුන්ගේ ශ්‍රීයාකාරකම් පිළිබඳ ව මේ නිබන්ධිකාවෙන් සැකෙවීන් කරුණු ඉදිරිපත් කුරෙයි.

එක් පැත්තකින් මෙය දහනව වන සියවසෙහි පැතිරුණු සමාජීය, සාහිත්‍යයික, ආගමික පරිසරය පිළිබඳ අධ්‍යායනය කිරීමකු සි ද කිව හැකි ය.

කුසුමලතා ලංකාමුද්‍රල  
ජ්‍යෙෂ්ඨ ක්‍රේකාවාරය  
සිංහල හා ජනසන්නිවේදන අධ්‍යායනාංශය,  
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,  
ගංගාච්චිල, නුගේගොඩ.  
2006.10.08

# I

## භැඳීනවීම

Bilingual බසිලින්ගුවල් යන ඉංග්‍රීසි වචනයෙහි ද්විභාෂාත්මක, එ නම් භාෂා දෙකක් ඉතා නොදින් හැසිරිය හැකි, භාෂා දෙකක දැක්වන මනා නිපුණතාව යන සාමාන්‍ය අර්ථය ඇතේ. තම මාතා භාෂාවට අමතර ව තවත් භාෂාවක් පිළිබඳ අවබෝධය, කියවීම, ලිවීම, කරාව, මනා ව හසුරුවන පුද්ගලයේ ද්විභාෂකයන් යනුවෙන් හැදින්වෙති! මේ බස සමඟ දෙමළ හෝ පාලි හෝ සංස්කෘත හෝ වෙනයම් බසක් මනා ව හසුරුවන්නා ද ද්විභාෂකයා ය.

දෙවන බසෙහි දැනුමෙහි උස්පහත්කම් අනුව ද්විභාෂකත්වය පිළිබඳ අර්ථ තිරුපණ වෙනස් විය හැකි ය. දෙවන බස ඉතා නොදින් දත් පුද්ගලයා මධ්‍යස හා දෙවන බස පිළිබඳ ව ඉතා නොදින් කටයුතු කරයි. එහෙත් මේ අතර ම දෙවන බස පිළිබඳ ව සාමාන්‍ය දැනුමක් ඇති පුද්ගලයා ද ද්විභාෂක නමින් ම හැදින්වේ?

මෙම සරල අධ්‍යායනයේ දී අවධානය යොමු කරනුයේ දෙවන බසක් ලෙස ඉංග්‍රීසිය, ලාංකේය සාහිත්‍යය තුළ කවර මුහුණුවරක් ගත්තේ ද යනු විමසනු සඳහා ය.

ද්විභාෂක උගත්තුගේ පහළවීම කෙලේ බලපැමි කරන ලද්දේ මේ රටට පැමිණි විදේශීකයන් විසිනි. ක්‍රි.ව. 1505 සිට 1656 දැක්වා පාතුගීසි ජාතිකයනුත් එනැන් සිට 1796 දැක්වා ලන්දේසි ජාතිකයනුත් 1796 - 1948 දැක්වා ඉංග්‍රීසි ජාතිකයනුත් වගයෙන් විදේශීය ජාතින් තුනකගේ ග්‍රහණයට ශ්‍රී ලංකාව හසු විය.<sup>3</sup> ද්විභාෂක උගත්තුගේ පහළවීමට පාතුගීසි, ලන්දේසි ජාතිකයන්ට වඩා ප්‍රබල වුයේ ඉංග්‍රීසින්ගේ මැදිහත්වීම සි. ඔවුන්ගේ ද විශේෂ කඩ ඉමක් ලෙස

කේල්බොක් - කැමරන් ප්‍රතිසංස්කරණ<sup>4</sup> අවස්ථාව සලකා එම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වූ 1833 වර්ෂයේ සිට 1900 පමණ දක්වා වන කාල පරාසය මෙම සංකීර්ත අධ්‍යාපනයට ලක් වෙයි.

කිසියම් රටක ඇතිවන දේශපාලන සංසිද්ධි එරට සමාජ, ආර්ථික, සංස්කෘතික පරිසරය කෙරෙහි සාපුරු ව බලපැම් එල්ල කරයි. දහනව වන සියවසේ පුරුම හාගයෙහි ශ්‍රී ලංකාවහි තත්ත්වය අධ්‍යාපනය කරන්නාකු විසින් ඒ හා සම්බන්ධ වන පරිපාලනමය විශේෂතා කවරේ ද සි විමසා බැලිය යුතු වේ. මෙම කාල පරිව්‍යේදය වූ කළී ලාංකේස සමාජ ආර්ථික පරිසරයෙහි සංක්‍රාන්ති අවධියක් සේ සැලකිය හැකි ය.

ශ්‍රී ලංකාවේ ලන්දේසින් සතු ව පැවැති මුහුදුබඩ පුදේශ ක්‍රි.ව. 1796 දී බ්‍රිතාන්‍යයන්ට අයත් විමෙන් පසුව 1796 දී පෙරදීග ඉන්දියා වෙළඳ සමාගම විසින් ද 1788 - 1802 දක්වා සමාගම ක්‍රියා විසින් ද හවුලේ ක්‍රියාත්මක කරන ලද දේවිත්ව පාලන ක්‍රමයක් යටතේ ද පාලනය විය. 1802 දී ක්‍රිටයේ යටත විෂ්ටයන් බවට පත් ව එම පුදේශ එවක් පටන් බ්‍රිතාන්‍ය ක්‍රිටයේ යටත් විෂ්ට හාර මහලේකම්වරයාගෙන ලැබුණු උපදෙස් මත එවන ලද ආණ්ඩුකාරයකු විසින් පාලනය කරන ලදී. එහෙත් ක්‍රි.ව. 1832 වන තෙක් එම පුදේශවල සමාජ, ආර්ථික ශේෂ්‍යන්හි කිසියම් වෙනසක් ඇති කිරීමට තුවුදෙන අන්දමේ ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට සිවුහ නොපෙළුණු හේ.

## II

### කේල්බොක් - කැමරන් ප්‍රතිසංස්කරණ

මෙම අතර කාලයේ කේජ් කොලභිය, මුරුසි දිවිසින, ලංකාව යන යටත් විෂ්ට කුන සම්බන්ධ ව වාර්තා කිරීමට කොමිසමක් පත් කළ යුතු යැයි පසු කළේ ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ රෝබ්‍රිට් මිල්ල 1822 ජූලි 25 වන දා පාර්ලිමේන්තුවේ දී යෝජනා කළේය.

ලංකාව මේ වන විට යටත් විෂ්ට කාර්යාලයට ප්‍රය්න් මතු කළ රටක් විය. එයින් ප්‍රධාන ප්‍රය්නය වූයේ දිගින් දිගට ම ආදායම පසුබා වියදීම නැහි සිටීම යි. එවක ලංකාවේ විසු ආණ්ඩුකාරයා වූයේ ලුතිනන් කරනල් බිඛිලිවි. එම්. ජී. කේල්බොක් ය. ඔහුට සහාය වූයේ ස්කොට් ජාතික සි. එවි. කැමරන් ය. ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව කොටස් හතරකින් යුත්ත විය.

ද්‍ර්විභාෂක උගතුන්ගේ පහළ වීම කෙරෙහි යට ක් යෝජනාවලින් කිහිපයක් සාපුරු ව ම බලපාන බව පෙනෙයි.

ඉංග්‍රීසි හාජාව අනිවාර්ය කිරීම, ඉංග්‍රීසි විද්‍යාලයක් පිහිටුවීම සහ එය විශ්වවිද්‍යාලයිය මට්ටමීන් දියුණු කිරීම, කුස්තියානී මිශනාරී ප්‍රයත්තා අනුමත කිරීම, ප්‍රවත්තන් මුදුන නිල්පය පිළිබඳ ප්‍රතිපත්තිය, පිරිවෙන් අධ්‍යාපනය නොතකා හැරීම් යන කරුණු ඒ අතර විශේෂ ය.

ඉංග්‍රීසි හාජාව අනිවාර්ය කිරීම මේ යෝජනාවලින් ප්‍රධාන ය. 1834 පමණ වන විට පාතුහිසින් විසින් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති කරන ලද යම් යම් ප්‍රතිපත්ති ද ඒකරාඹ කරගෙන ලන්දේසින් විසින් මෙරට අධ්‍යාපනය නගා සිටුවීමට ගනු ලැබූ ක්‍රියාමාර්ග රාජියක් ක්‍රියාත්මක වෙමෙන් තිබේ. ලන්දේසින් විසින් ආරම්භ කරන ලද ස්ච්‍යාපා පායිගාලා එයින් ප්‍රධාන ය. බ්‍රිතාන්‍යාගමනයෙන් අනතුරුව බිඛි වූ රජයේ පායිගාලා, මිශනාරී පායිගාලා, පෙළද්‍රාගලික පායිගාලා පැතිර තිබුණු බව පෙනේ. ‘එ මෙන් ම අප්‍රකට ව බෙංද්ද හික්ෂුන් වහන්සේලා විසින් පවත්වා ගෙන ගිය පිරිවෙන් යමිකිසි ප්‍රමාණයක් ද මෙකල දක්නට ලැබේණි.’<sup>7</sup> ඉහත යෝජනාව ක්‍රියාත්මක විමෙන් අනතුරුව සිංහල හාජා මාධ්‍ය පාසල් වැඩි යන්නට විය.<sup>8</sup> ලාංකිකයන් තනතුරුවලට බඳවා ගැනීමේ අදහසින් ඉංග්‍රීසි උගත් පිරිසක් ඇති කිරීමට ඉංග්‍රීසි හාජා මාධ්‍ය පාසල් ඇති කළ බව පෙනේ. ගාල්ල, කොළඹ, යාපනය යන ප්‍රධාන තගරවල ඉංග්‍රීසි පායිගාලා ආරම්භ කෙරීණි.<sup>9</sup>

ඉංග්‍රීසි විද්‍යාලයක් පිහිටුවීම යටතේ එවකට ජෝර්ජ මාර්ං විසින් පවත්වා ගෙන යනු ලැබූ පෙළද්‍රාගලික පායිගාලාව ලබාගෙන ඉහළ පෙළේ රැකියාවනට ශිෂ්‍යයන් ප්‍රහුණු කරවන ආයතනයක්

ව්‍යුහයන් වඩාත් දියුණු තත්ත්වයෙන් ප්‍රතිසංවර්ධනය කරන්නට යෙදීණි. විෂය මාලාව එංගලන්ත පැවත්තා පාඨකාලාවල හාවිත විෂය මාලාවට සමාන ව සැලසුම් කරන ලදී.<sup>10</sup> ඉංග්‍රීසි ලිචිම, ගොඳින් ව්‍යවහාර කිරීම, වාද්‍යවාද පැවත්තේම ආදිය රට ඇතුළත් විය. පොස් අධ්‍යාපනයන් සඳහා T.B. Macaulay ශේ A Collection of Essays, Ancient Rome සහ Samuel Jhonson ශේ Rasselas වැනි කානීන් ද පරිහරණය කොට තිබේ.<sup>11</sup> එම අධ්‍යාපනයේ ස්වරුපය අවබෝධ කර ගැනීමට සහ අනතුරුව පහළ වන ද්විහාෂක උගතුන්ට කෙතරම් බලපැමක් කෙලේ ද යනු අවබෝධ කර ගැනීම සඳහා කොළඹ ඇකඩ්මියේ ව්‍යාග පවත්වන ලද පිළිවෙළ විමසීම අත්‍යවශ්‍ය වෙයි. වාචක ප්‍රශ්නෝත්තර කුමයක් පැවත්තේමෙන් අනතුරුව ලිඛිත ව්‍යාග පවත්වා තිබේ. ඉහළ ලකුණු හිමි ශිෂ්‍යයාට Turnour නම් ත්‍යාගයක් ද පිරිනමා තිබේ. 1846 වසරේ දී මෙම ත්‍යාගය දිනා තිබෙන්නේ වාල්ස් ඇමුවෝස් සහ ගෙවිරික් යන බරගර සිසුන් දෙදෙනා ය.<sup>12</sup> මෙසමයෙහි පහළ ව්‍යුණු ජේමිස් ද අල්විස් විසින් ද එක් වසරක දී මෙම ත්‍යාගය දිනා ගැනීමට සමත් ව තිබේ.<sup>13</sup>

මේ අනුව ඉංග්‍රීසි හාජාව පිළිබඳ උනන්දුව සහ එහි ආර්ථික වාසි පිළිබඳ ව මිෂනාරී වාර්තාවලින්<sup>14</sup> සහ ඇකඩ්මියේ උගත් ශිෂ්‍යයන්ගේ නිර්මාණවලින්<sup>15</sup> ද කරුණු පැහැදිලි කරගත හැකි ය. මෙවත් පසුවෙන් මත දහනව වන සියවසේ තෙවැනි හාගයේ සිට ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය පාසල්වල කුමයෙන් තහවුරු විය. විශේෂත්වයක් වූයේ කාන්තාවන් ද අධ්‍යාපනය සඳහා ගොමු වීම සි.<sup>16</sup>

### III

#### මිෂනාරීන්ගේ ක්‍රියාකාරන්වය

කෝල්බෝක් යෝජනා අතර මෙම ප්‍රස්තුතය හා බැඳෙන තවත් යෝජනාවක් නම් මිෂනාරී ප්‍රයත්තය අනුමත කිරීම සි. 1805 දී ලන්ඩින් මිෂනාරී සමාගමන් 1812 දී බැජ්ට්‍රිස්ට් මිෂනාරී සමාගමන් 1818 දී වර්ට් මිෂනාරී සමාගමන් ලංකාවට පැමිණියනු.<sup>17</sup> දහනවත් සියවසේ ද්විතීය දායාලුදය අවසන් වන විට කොළඹ, තෙලිප්පිලි, පිටකෝට්ටේ, කළුපිටිය, මත්නාරම, නැල්දුර වැනි නගරවල මිෂනාරී ඉංග්‍රීසි අධ්‍යාපනය හා ආගමික ප්‍රයත්න ස්ථාපිත වී තිබේ. අනතුරුව ඒ කාලය වන විට ලංකාවේ අධ්‍යාපනයට මහත් දායකත්වයක් මොවුන් විසින් සපයා තිබේ.<sup>18</sup>

ආගම පහසුවෙන් පැවත්තා මෙන් ම අහිමත පරිදි පාලන තත්ත්වය ගෙනයාම සඳහා ද ස්වදේශීක බස වූ සිංහලය පිළිබඳ දැනුමක් ලබා ගැනීමේ අවශ්‍යතාව බවහිරයනට බලවත් ව දැනෙන්නට විය. ස්වදේශීකයන්ගේ සිතුම් පැතුම් තේරුම් ගත හැකි වූයේ සිංහලය ඉගෙනීමෙනි. එහෙයින් සිංහලය මෙන් ම ඔවුන්ගේ ඉතිහාසය, සිරිත් විරිත්, කළාභිල්ප, සංස්කෘතිය, ඇදහිලි විශ්වාසාදිය පිළිබඳ ව උනන්දුවක් ද යුරෝපීයයන් තුළ ඇති විය. ප්‍රථමයෙන් යුරෝපීයයන් මෙක් දේවල් පිළිබඳ ව අධ්‍යාපනයට එලැඹියේ තුළ ආත්මාර්ථයන් වූව ද ඔවුන් ලිපු කිපු දෙයින් අපේ සංස්කෘතියේ විභිජ්ටත්වය වටහා ගත් යුරෝපීය උගතුන් බොහෝ දෙනකු ගාස්තු රසීකත්වය නිසා එම කාර්යයෙහි තියුණක් වූ බව පෙනේ. පසුව මෙම පිරිසට යුරෝපීය හාඡාවන් උගත් ස්වදේශීය ප්‍රතිච්චිත වෙනත් විදේශීය ප්‍රතිච්චිත එක් වූහ.<sup>19</sup>

මෙකල අප රට සිටි සිංහල උගත් ඉංග්‍රීසි ජාතිකයන් ලෙස දේමස් කාටර්, බෙන්ඡලින් ක්ලේර්, ජේන් කැලවේ, වාල්ස් කාටර්, ජේන් මරබොක්, දේමස් නිකල්සන්, ස්පෙනස් හාඩ්, ජේර්ස් ටරනර්, සි. අල්විස්, සි. පුනවෙල්, සි.එච්.ඩී. බෙල්, එච්.ඩී.ඩි. කොඩිරින්ටන්, රෝබරට් විල්ඩරස්, රිස් බේවිචිස් ආදින් හඳුන්වා දීමට පුළුවන. මෙරට සිංහලයන් අතර ද ඉංග්‍රීසිය මැනැවින් උගත් අය වූහ. මුවනතර හික්කවුවේ සුම්ඛල හිමි, මොහොටිවත්තේ ගුණන්ද හිමි, දේමස් ද අල්විස්, තුඩාවේ පණ්ඩත ගුණවර්ධන, රෝබට් බටුවන්තුඩාවේ, බඩිලිව්.ඩී. රණසිංහ ආදිපු ද වූහ.

#### IV

### කේරු හා ව්‍යාකරණ ගුන්ථී

ඉංග්‍රීසිය ඉගැන්වීමේ දී ඇතිවන බාධා ඉවත් කර එය සරල කටයුත්තක් කරනු සඳහා මිශනාරීන් විසින් ගනු ලැබූ ක්‍රියා මාර්ගයක් නාම කේරු හා ව්‍යාකරණ ගුන්ථී සම්පාදනය සි. බොහොමයක් උගතුන්ගේ පළමු බස වූයේ ඉංග්‍රීසිය සි. ඔවුන් විසින් මහත් පරිග්‍රමයන් දෙවන හාඡාවන් වූ සිංහල, දෙමළ ඇතුළු අනෙක් ප්‍රාථින හාඡාවන් අධ්‍යයනය කොට තිබේ. අනතුරුව ය මෙම කේරු ගුන්ථී සහ ව්‍යාකරණ ගුන්ථී සම්පාදනය කොට ඇත්තේ.

මෙම කාලය ඇතුළත කේරු සහ ව්‍යාකරණ අධ්‍යයනයන්ගෙන් සිංහල සාහිත්‍ය කේතුයට දායක වූ උගතුන් අනුරින් විලියම් බක්ලි ගොක්ස්,<sup>20</sup> ජේන් කැලවේ,<sup>21</sup> බෙන්ඡලින් ක්ලේර්,<sup>22</sup> සැමුවෙල් ලැම්බික්,<sup>23</sup> ස්පෙනස් හාඩ්,<sup>24</sup> වාල්ස් කාටර්,<sup>25</sup> දේමස් නිකොල්සන්<sup>26</sup> ආදිපු විශේෂ වෙති. මොවුන්ගෙන් වාල්ස් කාටර් විසිඅට වසරක් ලංකාවේ පදිංචි ව සිටියේ ය. සිංහල හාඡාව උගෙන කේරුකරණයෙහි නිරත වූ ඔහු එම කටයුතුවලට සිංහලයන් ද සහභාගී කරවා ගත්තේ ය. රත්මලානේ ධර්මාරාම හිමියේ, බඩිලිව්.ඩී. රණසිංහ, බඩිලිව්. ගුණතිලක, කොරන්ස්ලිස් විජේසිංහ, සයිමන් ද සිල්වා, ඇස් ද දේරම් ඒ උපකාරකයේ ය.<sup>27</sup> සිංහල

ව්‍යාකරණ ගුන්ථීයක් ලියු පුරුම ඉංග්‍රීසි ජාතිකයා ද වාල්ස් කාටර් ය.<sup>28</sup> මේ හැරෙන්නට ව්‍යාකරණ ගුන්ථී රසක් මෙකල ව්‍යාකරණයට පැමිණ තිබේ. ඒ අතර දේමස් ද අල්විස් විසින් සංස්කරණය කරන ලද සිද්ධ්‍ය සගරාවට ලියු පෙරවදන සිංහල සාහිත්‍යය සහ ව්‍යාකරණය පිළිබඳ එතෙක් පැවති දුරමත බිඳී හෙළිමට සමත් විය.<sup>29</sup> ව්‍යාකරණ ගුන්ථීකරණයට විදේශීකයන්ගේ මැදිහත් වීම හේතුවෙන් මෙම අධ්‍යයනයන් වඩාත් පුළුල් වනු පෙනේ. ජේ.ඩී. මැක්විකාර්,<sup>30</sup> ස්පෙනස් හාඩ්,<sup>31</sup> රෝබරට් කෝල්ඩ්වේල්,<sup>32</sup> මැක්ස්මුලර් ආදින් එස් හාඡා අධ්‍යයනයන්හි නිරත වූ විදේශීය විද්වතුන් කිහිප දෙනෙකි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ය, ඉන්දු යුරෝපීය හාඡා අධ්‍යයනයන්ට අප රට සාමයික විද්වතුන් යොමු වනුයේ. යලෝක්ත ප්‍රාථමික අධ්‍යයන පසුකාලීන ව ඇතිවන ගාස්ත්‍රීය විවාදයන්ට මග සලසා දුන්නේය. සිංහලයේ ප්‍රහැවය පිළිබඳ ව වන ගාස්ත්‍රීය ගැවෙෂණයන්ට පෙළඳීනුයේ ඒ හේතුවෙනි.



#### V

### සමාජය තත්ත්වය වෙනස්වීම්

බලවත් රාජ්‍යයක් යටත් විෂ්තරයන් වෙත පිවිසීමේ දී ප්‍රබල ජාතියේ හාඡාව වැදගත් වේ. ඔවුන්ගේ අරමුණ යටත් රාජ්‍යයන් වෙත ආරෝපණය කළ හැකිකේ හාඡාව මගිනි. පෘතුගිසින් හා ලන්දේසින් විසින් ගත වර්ෂ තුනකට අධික කාලයක සිට සකස් කරන ලද ශ්‍රී ලංකාකේය ආර්ථික, සමාජය, අධ්‍යාපනික වට්ටිවාවෙන් ප්‍රයෝගන ගනු ලැබූවේ ඉංග්‍රීසින් විසිනි. යලෝක්ත ද්වීජාතින් විසින් මුහුදුබඩ ප්‍රදේශය අත් කර ගැනීම එහි විසු සිංහලයන්ට තඳින් බලපෑම් කිරීමට සමත් වූ බව පෙනේ. ඔවුන්ගේ පැවත්ම කොයේ බලපෑවැන්වේ ද, ලද ලාභ ප්‍රයෝගන ක්වරේ ද යන්න කෙරේ අවධානයන් පසු වූ ජනතාව මොවුන් වෙත සිසුයෙන් තැපුරු වූ බව පෙනේ. ආගම් වෙනස් කිරීම්, සං්ජ්‍ය වාණිජ රටාවකට පුරුවීම්, වනු ආර්ථිකය නිසා දනවත් වූ පිරිස් මෙකල සමාජයේ දැකිය හැකි විය.<sup>33</sup> බටහිර ජාතින් විසින් තම වාණිජ අරමුණු ඉටුකර ගැනීම් වස්

යලෝක්ත පිරිස් වෙත මුදලි මූහන්දීරම් තනතුරු ප්‍රදානය කොට තම ආගමට බඳවා ගත් බව පෙනේ.<sup>34</sup> එම තනතුරුවලින් බොහෝමයක් ප්‍රදානය කොට ඇත්තේ එකල ධනවත් වූ හලාගම, කරාවේ, දුරාවේ, වැනි කුලවලට අයත් ජන ප්‍රධානීන්ට ය.<sup>35</sup> මෙම අභිනව ධනපතීන්ට සමාජය ඉදිරියට යාමට තිබු බාධකය වූයේ හාජාව පහ අධ්‍යාපනය යි. යලෝක්ත ධනපතීන් සිය ධනයෙන් ප්‍රයෝගනා ගෙන තම බාධක ජයගෙන තිබේ. 19 වන සියවසේ මැද හාගය වන විට හමුවන ද්විභාෂක උගතුන් අතර යලෝක්ත ප්‍රතු පවුල්වලින් පැවත එන්නන් බොහෝමයක් ම දුකිය හැකි ය.<sup>36</sup> මෙම සමාජ අවශ්‍යතාව වත්‍රාකාරයෙන් ද්විභාෂක උගතුන් පහළ වීම කෙරෙහි බලපා ඇති බව පෙනේ.

## VI

### මුදණ කර්මාන්තය සහ ප්‍රවත්පත් ව්‍යාපාරය

මුදණ කර්මාන්තය සහ ප්‍රවත්පත් ව්‍යාපාරය කෝලේස්ක් විසින් තහවුරු කිරීමෙන් බහුභාෂක උගතුන්ගේ පහල වීමට සහ සිංහල සාහිත්‍යයේ වර්ධනයට මහතු දායකත්වයක් සැපයිණි. ලන්දේසින් බලය ලබාගන්නවාත් සමග ම මුදුන් සතු මුදණාලය ද ඉංග්‍රීසින් විසින් අත්පත් කරගන්නා ලදී. 1812 දී උපකාරී බසිබල සංගමය මගින් කොළඹ මුදණාලයක් පිහිටුවනු ලැබේණි. 1816 දී බසිබල් සංගමයේ මුදණාලය වැස්ලියන් මුදණාලය වෙත ගෙන යන ලද අතර පසුව වඩාත් දියුණු තන්ත්වයකින් මෙරට පොත්පත් මුදණය කේරීගෙන යන්නට විය. කෝච්චිටේ සහ මහනුවර පටන් ගත් මුදණාලයන් මාරුගයෙන් ස්වදේශීක පාසල්වල ආගම ධර්මය ඉගැන්වීමටත් මහජනතාවට ක්‍රිස්තු ධර්මය පිළිබඳ විවිධ කරුණු හෙළිදරව් කරමින් වූද්ධාගමට පහර දෙමින් එය ගැන ජනතාවට කළකිරීමට ලියැවුණු විශාල ක්‍රිස්තියානි - සිංහල සහ දෙමළ සාහිත්‍යයක් 19 වන සියවසේ මුල් කාලයේ සිට ම මෙරට පැනිර ගියේ ය. එය එනෙක් පැවති සිංහල බොද්ධ ප්‍රස්ථකාල පොත් සමග සසඳන විට අවින්තා වූවක් විය.<sup>37</sup>

ක්‍රිස්තියානි ප්‍රවාරක ග්‍රන්ථ හා කුඩා ආගමික පත්‍රිකා ලංකා බසිබල සමාගම මගින් මුදණය කර දස දහස් ගණනීන් සිංහලයන් අතර බෙදා හරින ලදී. මෙම කාතිවලින් වැඩි හරියක් පිටු 4, 8, 12, 16, 24, 32 ආදී වශයෙන් සමන්විත පත්‍රිකා ගණයට වැට්ටිණි. 1841න් 1849න් අතර අවුරුදු අවක් තුළ දී පමණක් මෙබදු පත්‍රිකා 60ක් පළ කරනු ලැබූ බව සඳහන් ය. එමෙන් ම 1849න් 1859න් අතර උගකය තුළ දී සිංහල ප්‍රවාරක පත්‍රිකා සංගමය මගින් එබදු පත්‍රිකා 134 ක් පළ කරනු ලැබේණි.<sup>38</sup> 1865 වන තුරු කළම්බු එකසිලියර බසිබල්

සොයයිටිය බයිබල් පිටපත් 19,000ක් ද අලුත් තෙස්තමේන්තුවේ පිටපත් 35,000ක් ද හා ආගමික ගුන්පලින් ගත් කොටස් 59,500ක් ද මුදුණිය කොට මහජනතාව අතර බෙදා හැර තිබුණි. බැජිරිස්ටි මිසම 1841 සිට වර්ෂ හයක කාලයක් තුළ ආගමික අදහස් අනුළත් සිංහල මුදුත කානි 140,000ක් බෙදාහරින ලදී. සිංහලීස් වරි ක්ට සොයයිටිය 1859 වන විට ලේඛන 1,532,038ක් මුදුණිය කොට බොද්ධ ජනතාව අතර සංසරණයට පත් කර තිබුණි. 1884 සිට වර්ෂ දෙකක් සඳහා වෙස්ථිරානු මිසම විසින් පළ කරන ලද වාර්තාවේ හැරියට එම වර්ෂ දෙක තුළ පමණක් ආගමික කානි 109,170ක් මුදුණිය කොට විසුරුවා හරින ලද අතර එහි ඒවිත කාලය වූ වර්ෂ පහලෙවක් තුළ එනම් 1865 වන තුරු මුළු රට පුරා සිංහල බොද්ධයන් අතර ක්‍රිස්තියානි ආගම හඳුන්වා දෙමින් බුද්ධාගම සහ එහි ඇදහීම විවාරයට ලක් කරමින් පළ කරන ලද කානිවල සංඝාව පහලෙළාස් ලක්ශයක් පමණ විය.<sup>39</sup>

සිංහල බොද්ධ සමාජය තුළ මෙවැනි ක්‍රිස්තියානි සාහිත්‍යයක් පැශීරීම ගාස්තු හැදුරීමට මෙන් ම ආගම මගින් සමාජ තත්ත්වයන් තහවුරු කරගැනීමට පෙර ගමන් සපයන්නක් ද විය. මේ තත්ත්වය බොද්ධාගමිකයන් ලබාදිය වෙනස් කිරීමේ අවස්ථා තෙක් බැඳෙරුම් විය. එම ප්‍රචණතාව එකල විසු ද්විභාෂක උගෙනු වූ ජේමිස් ද අල්විස් දැකින්නේ මේ ලෙසිනි.

"සරව බලධාරී දෙවියන් වහන්සේගේ ගුද්ධ වූ ක්‍රිත්වය බුද්ධාගමේ එන ක්‍රිවිධ රත්නයේ ස්ථානය ගන්නා දිනය වැඩි ඇතක නැත" යනුවෙනි.<sup>40</sup>

මෙවා අතුරින් ඉහත කි බයිබල් පරිවර්තනවලට විශේෂ ස්ථානයක් හිමි වෙයි. ටෙට්ලිගේ පරිවර්තනයේ අලුත් ගිවිසුම 1817 දින් පරණ ශිවුසුම 1819 දින් ගුද්ධ වූ බයිබලය නමින් ප්‍රකාශයට පත් වී තිබේ.<sup>41</sup> ක්‍රි.ව. 1832 දී ඇසේ. ලැමැවුක් සහ ජේ. සෙල්කරක් දෙදෙනා අතින් සකස් වුණු බයිබලය කොට්ටෙ පරිවර්තනය නමින් මුදුණිය විය. එහි පළමු සංස්කරණය 1851 දින් දෙවන සංස්කරණය 1862 දින් පළවිය.<sup>42</sup>

ඉහත බයිබල් පරිවර්තනවලින් කිහිපයක් අපගේ කාල පරාසයට අදාළ නොවන්නේ නමුදු සඳහන් කරන ලද්දේ

පශ්චාත්කාලීන බයිබල් පරිවර්තනවලට ඒවායේ හාඡාව සකස් වීමෙහි ලා යට කි පරිවර්තනවලින් මහත් සේවයක් සිදු වූ බැවිනි. සිංහලයන්ට පහසුවෙන් අවබෝධ කර ගත හැකි ආකාරයෙන් සමාජීය ආගමික පරිසරය කෙරේ අවධානයෙන් යුත්ත ව පැනිරෝමින් පැවති සාක්ෂරතාවේ ප්‍රමාණය සැලකිල්ලට ගෙන කෝට්ටෙ පරිවර්තනය සංග්‍රහ කොට තිබේ. පායක රුචියට ගැලපෙන සේන් ක්‍රිස්තියානි ආගමේ එන සරවලදාරී දෙවියන් වහන්සේ එක ම ගැලවුම්කාරයා ය යන්න තහවුරු වන සේන් ලිවීම අවශ්‍ය විය. කෝට්ටෙ පරිවර්තනයේ දී සම්භාව්‍ය සාහිත්‍ය හාඡාව අනුගමනය කරමින් කඩා ව්‍යවහාරයට ප්‍රධාන තැනක් දී ඇති අයුරු පැහැදිලි වේ. කඩා ව්‍යවහාරීක ව්‍යාකරණය ලිඛිත ව්‍යාකරණයට වඩා සරල ය, නිරාකුල ය. උක්තය කුමක් ව්‍යුත් එක ම ආඩ්‍යාත රුපයක් යොදා ගත හැකි ය. එය මෙම පරිවර්තනවලින් හෙළිදරව් වේ.<sup>43</sup>

ආගමික ප්‍රවාන්ති රෙගන් ක්‍රිඩා කතාන්තර පොන් අතුරින් මගියකු හා ඔහුගේ මිත්‍යා අතර සංවාදයක (1847), ක්‍රිස්තියානි රුචිවරයෙක් සහ බොද්ධ හික්ෂුවක් අතර දෙබසක් (1859), පුංචි කොරන්ලියා (1841), මෙස්ස්ය තුරු හා හක්තිමත් කළඹ යනාදිය ජනප්‍රිය වූ ඒවා සි. නූතන සිංහල නවකඩාවේ ආරම්භය සලකුණු කරන ස්වයං තිර්මිත ප්‍රබින්ධ කතා හැරියට සැලකිය යුත්තේ ක්‍රිස්තියානි කතාන්තරය යනුවෙන් මහාවාරය සරත්වන්ද විකුමසුරිය අවධාරණ කරයි.<sup>44</sup> මේ සඳහා කාව්‍ය සංග්‍රහයක් ද හාවිත කොට තිබේ. විජේසුන්දර එරකෝන්ගේ හෙලේනා කඩාව (1863), ක්‍රිස්තෝත්පත්ති කාව්‍යය (1902), සෙබස්තියන් මුතිදුන් අරබයා කරන ලද ක්විම්ණි පහන ඒ අතර වැදුගත් ය.

යපෝක්ත ලේඛනවලින් ඉතා සියුම ව එංගලන්ත සමාජය සහ ක්‍රිස්තියානි ආගමික අදහස් ලාංකේස් සමාජයට සන්නිවේදනය කර තිබේ. මිශනාරීන් විසින් පෙරදිග වැසියන්ට විද්‍යාත්මක, ආර්ථික හා දේශපාලන සිද්ධාන්ත වීග්‍රහ කරන ලද මාධ්‍ය ඉහත ඒවා සි. එයින් සම්ප්‍රදායයන් සහ සංස්කෘතික ස්වරුපයන් ප්‍රතික්ෂේප කිරීමට තුළුදෙන වාතාවරණයක් බිජි විණි. ගත්තිමත් තරකයන් ඉදිරිපත් කරන්වත් බුද්ධීමත් ව සහ පැහැදිලි අවබෝධයෙහි උළුපත ත්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල් ලෙස සැලකීමටත් බොහෝමයක් ශ්‍රී

ලාංකිකයන් යොමු කිරීමට යථේක්ත ලේඛන සමත් වූ බව කිව යුතු ය.

ශ්‍රී ලංකාවහි මුදුණ යන්තුයේ ප්‍රචලිත වීමත්, මිශනාරී ප්‍රයත්තයන් තහවුරු වීමෙන් ඇතිවන මෙම පසුබීම වඩා වැදගත් කමකින් ඉස්මතුවනු දැකිය හැකි යි. සිංහල සාහිත්‍ය විෂයයෙහි මුදුන් ම පහළ වන මුදුන ලේඛන අතර මේවාට විශේෂ තැනක් සිමි වේ.

එමෙන් ම යථේක්ත සාහිත්‍යයේ උත්පාදකයෝ ද්විනාෂකයෝ ය. මෙම කවර ආගමික මාධ්‍යයකින් වුව ද සිදු වූ දෙයක් විය. ඒ සිංහල සාහිත්‍යය විෂයයෙහි උත්තුවක් දක්වන පායක පිරිසක් බිජිවීම යි. මෙම එක් සාහිත්‍ය ව්‍යාපාරයක් ඇරිඹීමට තවත් සාහිත්‍ය ව්‍යාපාරයක් විසින් අඩිතාලම දමන ලද බව පෙනේ.

මෙම තරම් විශාල ආගමික සාහිත්‍යයක් මුදුණද්වාරයෙන් පදනමා පමණක් නොව ක්‍රිස්තියානි මිශනාරීනු තවත් මාධ්‍ය දෙකා සිංහල බෙදුද්ධ සමාජයට හඳුන්වා දුන්හ. ඒවා නම් ප්‍රච්‍රිත සාහිත්‍යය ය.

1832 දී මාසික තැග්ග තමින් ප්‍රථම සිංහල සාහිත්‍යය ප්‍රච්‍රිත ආර්ථික මාධ්‍යය දේවගැනීමා විසින් ලංකා නිධානය (1839) ද නුවර බැඡ්ටිස් මීසමේ රේ. නැරිස් දේවගැනීමා විසින් උරගල (1842) ද එම මීසමේ ම පුරුෂක සි. සි. බොවිසන් විසින් විවේචකයා (1844) ද යන සාහිත්‍යයට ප්‍රාග්ධන තිබේ. 1846 දී දේශීය ක්‍රිස්තුහක්තික ද්විනාෂක උගතුන් විසින් සාහිත්‍ය ප්‍රච්‍රිත අරඹින ලද බව පෙනේ. ඒ අතර ඩී.ඩී. විජේසිංහ විසින් කතෝලික සාහිත්‍යය (1846) ද 1860 ජූනි මස ගාල්ලේ දී බිඩි. ඒ. රේඩින් විසින් ප්‍රකාශිත ලංකාලෝකය ප්‍රථම සිංහල ප්‍රච්‍රිත ව්‍යාපාරය ලේස සැලකේ. රාජ්‍ය ලේඛනාගාරයෙහි උගතු දී ප්‍රථම සිංහල ප්‍රච්‍රිත 1862 ආරඹි ලක්මිනී පහන යි.<sup>45</sup> මෙම අනුව 1832 සිට මෙරට ප්‍රථම සාහිත්‍ය ප්‍රච්‍රිත ලේඛනය යි.<sup>46</sup> මෙම අනුව 1832 සිට මෙරට ප්‍රථම සාහිත්‍ය ප්‍රච්‍රිත ලේඛනය යි.

මුදුන්ම විවාරය කරමින් රට පුරා පැතිර ශිෂ්‍ය එසේ වූවත් ගේන් පෙරරාගේ ශාස්ත්‍රාලංකාරය සාහිත්‍යය හඳුන්වා දීමට උගින් ප්‍රච්‍රිත විසින් ඇතිවිණි.<sup>47</sup> දේවරක්ෂිත බටුවන්තුබාවේ ප්‍රච්‍රිත විසින් ඇතිවිණි (1854) යතළබ සාහිත්‍යය ප්‍රච්‍රිත උතා ප්‍රථම සාහිත්‍යය දක්වා තිබේ.<sup>48</sup> ඒ හැරුණු කොට සාමයික වාද අතර සුප්‍රකට සාහිත්‍යය වාදය පිළිබඳ සියලු ලේඛන ප්‍රථම සාහිත්‍යය දෙක වනුයේ ද ශාස්ත්‍රාලංකාරය සහ යතළබ යි.

මුල දී ආගමික මත ප්‍රච්‍රිත සාහිත්‍ය ප්‍රච්‍රිත සාහිත්‍ය කටයුතුවලට යොදාගන්නා ප්‍රච්‍රිත සාහිත්‍ය දක්නට ලැබේයි. ඒ අනුව 1863 ද බටුවන්තුබාවේ ප්‍රච්‍රිත විසින් ලංකාහිනවිශ්‍රාත යන්තුලයෙහි මුදුන සාරාරථ ප්‍රදීපිකාවහි සම්භාවය පද්‍ය කෘතියකට ව්‍යාඩාන සැපයීම ද හික්කවූවේ සුමංගල හිමියන්ගේ සමය සංග්‍රහව මගින් සිදුත් සාහිත්‍ය ප්‍රච්‍රිත සාහිත්‍ය ප්‍රච්‍රිත සාහිත්‍ය ප්‍රච්‍රිත සාහිත්‍ය විම ද සිදුවිය.<sup>49</sup> ප්‍රච්‍රිත සාහිත්‍ය විම විම ද සිදුවිය. ප්‍රච්‍රිත සාහිත්‍යය විවේචනයට අවස්ථාවක් මෙමගින් ලැබේයි. සිංහල සාහිත්‍යයේ පැතිරීමට මෙන් ම සංවර්ධනයට අවස්ථාවක් මෙමගින් ලැබේයි.

## VII

### සිංහල සාහිත්‍යයට නවාග වික්වීම

ඉංග්‍රීසි භාෂාව පැනිරීමේ අතිරේක එලයක් ලෙස තුනන සිංහල ගද්‍යයට එක් වූණු නවාග හැඳින්විය හැකි සි. ආගම් මතවාද පත්‍රවලින්, විරන්තන සාහිත්‍යය හඳුන්වා දෙමින්, විවාර වාදයන් සහ වෙනත් සාහිත්‍යමය කරුණු එක් කරමින් අර්ථ ගතවර්ශයකට අධික කාලයක් ගෙන හිය පුවත්පත් සගරාවලට අපුත් මුහුණුවරක් ලැබේණි.

එම්, 1886 දී රුවන් මල් දෙමෙහි එල්. අයසැක් ද සිල්වාගේ වාසනාවන්ත ප්‍රවුල සහ කාලකන්නි ප්‍රවුල නම් කතාන්තර දෙක පළ විමෙනි. වර්ෂ දාහනක් තිස්සේ මෙම කතාන්තර දෙක පත්‍රයක පළකොට තිබේ. එය නවින සිංහල සාහිත්‍යයේ පුබන්ද කතාවේ උත්පත්තියේ ස්ථානය ප්‍රවුත්ත යුතු ඇති ප්‍රතිඵලය මහාචාර්ය තිස්ස කාරියවසම්<sup>51</sup> ද මහාචාර්ය සරත්වන්ද විකුම්පූරිය<sup>52</sup> ද අවධාරණය කරති.

මෙය අනුගමනය කරමින් සමකාලීන සගරාවල බෝද්ධ, සංස්කෘත, ඉංග්‍රීසි සාහිත්‍යයෙන් උපුටා ගත් කතාන්තර පළවන්නට විය. සත්දම්දානවත (1896), කාකවල්ලිය සිටාණන්ගේ කථාවස්තුව, නන්ද මාණවකයාගේ කථාවස්තු ආදිය පළ කරන ලදී. සිංහල සගරාවෙහි (1895) මොන්ටෙවත් සාහිත්‍යය නාට්‍ය ද, එම්. මැන්දිස් ගුණසේකරගේ (1897) ඇානාදර්ගයෙහි දැකුමාර වරිතය ද පළවන්නට විය. ඇල්බට් ද සිල්වාගේ විවේක කාලය (1902) සගරාවෙහි වෘත්තාන්ත රසක් පළවිය. හරිස්වන්ද කතා වස්තුව, ශ්‍රී කාලීංච්වත්දාන ධර්මකිරීති පරාකුමබාභු මහ රුම්ගේ කතාව, සැල්විනා කතාවස්තුව, අමරාවති කතාවස්තුව, කුත්තුවිලන්කොය

නම් කුමාරිකාවගේ කතාවස්තුව, වරරුවී පබිතුමාගේ කතාවස්තුව යන වෘත්තාන්ත ඒ අතර විය.

මෙම ප්‍රවන්තාව පුබන්ධකතාවේ උපතටත් එයින් තුනන සිංහල නවකතාවේ ප්‍රහවයටත් හේතු විය. ඇල්බට් ද සිල්වා විසින් ආදර හසුන 1892 දින් සිරිබරි සහ වෙසක් දුතයා 1894 දින් වශයෙන් ඉහත පුවත්පත්වල පළවුවා වැනි කතාන්තර රවනා කරන්නට පෙළඳීණි. ඔහු හෙළි·කළ මග ඔස්සේ යමින් පියදාස සිරිසේන සිංහලයේ පළමු නවකතාව වන වාසනාවන්ත විවාහය සම්පූර්ණ පොතක් හැරියට පළ කරන්නට පෙරානු ව 1904 දෙසැම්බර් සිට එය සරසවී සඳරිය පුවත්පතින් කොටස් වශයෙන් පායිකයා අතට පත් කෙලේ ය.<sup>53</sup>

පසුව නවකතාකරුවකු වූ ඇම්. සි. ඇස්. පෙරේරා. විසින් සැකසු සිංහල සමය සගරාවෙහි අරානී නිසොල්ලාසය සහ වෙනත් යුරෝපීය පුබන්ධ කතාවලින් උපුටා ගත් විවිධ ස්වරුපයේ කතා පළවන්නට විය. අනතුරුව පහළ වන පරිවර්තන සාහිත්‍යයට ද පදනම වනුයේ පුවත්පත් සගරා සි. සි. දොන් බස්තියන්ගේ රාමායණය හෙවත් රාවණ සංඛාරය (1886) ඇම්. සොලමන් ප්‍රනාන්දුගේ මේ ලෝකයේ සිට පර ලෝකයට ක්‍රිස්තියානී වන්දනාකාරයාගේ ගමන (1886) එ. ඩේ. විරසිංහ මාරණී බණ්ඩාරගේ ගලිවර් නම් අය කුඩා මනුෂ්‍යයන්ගේ රටට පැමිණීමේ ආශ්වර්යමන් කතා ප්‍රවාත්තිය එකල ජනප්‍රියන්වයට පත් වූ පරිවර්තන අතරට ගැනෙනු.<sup>54</sup>

මෙකල ද්විභාෂ්කයන්ගේ තවත් සාහිත්‍යමය දායකත්වයක් වූ නාඩා සහ තොරතුරු ලැබෙනුයේ ද පුවත්පත මගිනි. 1867 දී ඇානාර්ප පුදීපයෙනි.

"මහනුවර ඉරිදා පාසලේ ප්‍රමාද අඟිල් අඟිල් අවුරුද්ද වෙනුවෙන් ධර්ම කාව්‍ය නමින් හැඳින්වෙන නාට්‍ය දෙකක් රංගන කළහ. එයින් එකක් ඉංග්‍රීසියෙන් සිංහලයට පරිවර්තනය කළ ජ්‍යේෂ්ඨ නොහොත් රත් මුද්ද සි."

බැලසන්න හෙවත ඔරිසොන් පාලන්තන් කතාව උපුවරගේ පැනැසිස්කු ජ්‍යේරා වෙද්‍යාචාරයවරයා විසින් සිංහලට පෙරලා ක්‍රියාව නගන ලදී.<sup>55</sup> 1868 දී ප්‍රාචින්ස් වැලන්ටයින් නාඩා වෘත්තාන් විසින් සිංහලයේ

“ද වූ ජේන්ටල්මන් ඔග් වෙරෝනා” නම් වූ කතාව වස්තු කොට ගෙන රවනා කරන ලද බව පෙනේ. මෙම පරිවර්තනමය නාඩිගම් මුද් වරට පළ වූයේ ලක්රිවිකිරණෙහි ය.<sup>56</sup> සි. දොන් බස්තියන් මෙන් ම ජේන් ද සිල්වා වැනි නාටු රචකයන්ගේ නාටු, ගුන්ප වශයෙන් මුදුණුයට පෙරාතු ව කොටස වශයෙන් පළ වූයේ ද ප්‍රවත්පත්වල ය. පළමු ව ඒවායෙහි පළවුණු කතාන්තර පාදක කොට ගෙන ඕවුනු නාටු රචනයෙහි යොදුණහ. කාලීන, සිරසගබෝ, ශ්‍රී විකුම්, රත්නාවලී, මාතලන්, දස්කොන වැනි කතාන්තර බොහෝමයක් පළ වූයේ විවේක කාලය වැනි සගරාවල ය. සිංහල සාහිත්‍යය විෂයෙහි දහනවචන සියවසේ සත්වන දූෂාධිය පමණ වන විට නාටු කානි මුදුණුය ඇරුණෙන අතර පිළිජ්පු සිංඡේගේ ඇහැල්පොල නාඩිගම එහි පළමු වැන්න ලෙස සැලකේ.<sup>57</sup>

මුල්කාලීන තුරුනි සහ නාඩිගම්වල හාජාව විමසීමේ දී සමකාලීන ව ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය වූණු ආගමික කානිවලින් ලද ආහාසය පැහැදිලි ය. පරිවර්තකයනට මෙන් ම මෙකල පහළ වූණු ද්විහාෂකයන් මුදුණ පැ ප්‍රධාන ගැටලුව හාජාව සකස් කර ගැනීම බව පෙනෙයි. එය කුම්යෙන් සකස් වෙමින් එන අපුරු ජුලිස් නාටකයෙන් පැහැදිලි වෙයි. සි. දොන් බස්තියන් සහ ජේන් ද සිල්වා වැනි අද්විතීය නාටු රචකයේ බටහිර මෙන් ම පෙරදිග අංගේපාංගයන් ඒකරායි කර ගනිමින් සිංහල නාටුය මහන් පෙරලියකට හාරුනය කළහ. ප්‍රවත්පතින් ඇතුළු මෙම විජ්ලවය වෙදිකාව සමතිතුමණය කොට සිංහල සාහිත්‍යයට එකතු විය.

මෙකල ද්විහාෂකයන් නිසා හෙළිවුණු සිංහල සාහිත්‍යයේ කවත් අංගයකි, පදනු සාහිත්‍යය. ආගමික මත ප්‍රකාශනය, වරිත කථා, ප්‍රවත්පත්වල අරමුණු ප්‍රකාශ කිරීම, විවිධ වාද, පරිවර්තන, උත්සව වැනුම්, ජාතක කතා කාටය, ඉතාම සරල සිදුවීම් මෙකල කවියට වස්තු විෂය වී ඇති බව පෙනේ. මිහිරපැන්නේ හිමියන් සහ මාතර කිනින්ගේ රචනාවල ආකෘතිය සහ අන්තර්ගතය අනුගමනය කරමින් ඔහු නිර්මාණකරණයෙහි යොදී තිබේ. එමතු නො ව ඔවුන් ගෝල්ඩ් ස්මිත්න්ගේ The Traveller<sup>58</sup> කාටය මාතරට ගෙනකා<sup>59</sup> නැමින් සිංහලයට ගැළපෙන අපුරුන් නිර්මාණය කොට තිබේ. මෙකල කවිය ආගමික වාද විවාද සහ ගාස්ත්‍රීය ප්‍රතිරුදිය විසින් වර්ධනය වන අපුරු විද්‍යාත්ත පෙන්වා දෙනි.<sup>60</sup> හික්කතුවේ සුම්ගල හිමි, මොහාවිට්පත්නේ ගුණානත්ද හිමි, රේමිස් ද අල්විස් ඇතුළු දේශප්‍රේමින්ගේ ජාතික ප්‍රතිරුදී ව්‍යාපාරය, රිචින්ද්‍රනාත් කාගේර්තුමන්ගේ ඉංග්‍රීසි පදනු කානින් මෙකල සිංහල කවියට බල පා තිබේ.

Ceylon Magazine, Young Ceylon, Examiner, Ceylon Miscellany, Observer ආදියෙහි පළ කරන ලද බටහිර කවිය පිළිබඳ අදාළයේ පැතිරීම අප කවිනට බල පා තිබේ. “වාල්ස ලේරන්ස්, දැනුදිස් ද සිල්වා, පුළුවික් නෙල්, රේමිස් ද අල්විස් වැන්නන් විසින් බටහිර ලේඛකයන් පිළිබඳ ව ලාංකික පාසකයන්ට හඳුන්වා දී තිබේ. රෝමාන්තික යුගයේ ප්‍රබල ම කවියන් දෙදෙනකු වූ පෙලී සහ කිවිස් මෙලොව ජ්වත් වූවානු වයස තිහකට අඩු කාල පරිවැශේදයකි. එහෙත් මේ දෙදෙනා ඇතුළු රෝමාන්තිකවාදී කවියන් විසින් ඉංග්‍රීසි පදනු සාහිත්‍යයට මෙන් ම සිංහල පදනු සාහිත්‍යයට ද කරන ලද සේවය අනිප්‍රබල වේ.”<sup>61</sup> බටහිර ලේඛකයන් සහ කවිය පිළිබඳ අවධානයන් සිටි ද්විහාෂක උගතෙකි, රේමිස් ද අල්විස්. සමහාවා සාහිත්‍යය බටහිර සාහිත්‍යය විවාර ඇපුරු කොට ඒවා කොතරම් දුරට සිංහලය හා ගළපා ගත හැකි ද ය හේ වීමරණය කෙලේ ය. ප්‍රබන්ධයට මෙන් ම කවියට ද සාමාන්‍ය පාසකයා වෙත ගමන් කළ යුතු හාජාවක අවශ්‍යතාව දැනී තිබේ. මිහිරපැන්නේ හිමියන් සහ මාතර කිනින්ගේ රචනාවල ආකෘතිය සහ අන්තර්ගතය අනුගමනය කරමින් ඔහු නිර්මාණකරණයෙහි යොදී තිබේ. එමතු නො ව ඔවුන් ගෝල්ඩ් ස්මිත්න්ගේ The Traveller<sup>62</sup> කාටය මාතරට ගෙනකා<sup>63</sup> නැමින් සිංහලයට ගැළපෙන අපුරුන් නිර්මාණය කොට තිබේ. මෙකල කවිය ආගමික වාද විවාද සහ ගාස්ත්‍රීය ප්‍රතිරුදිය විසින් වර්ධනය වන අපුරු විද්‍යාත්ත පෙන්වා දෙනි.<sup>64</sup> හික්කතුවේ සුම්ගල හිමි, මොහාවිට්පත්නේ ගුණානත්ද හිමි, රේමිස් ද අල්විස් ඇතුළු දේශප්‍රේමින්ගේ ජාතික ප්‍රතිරුදී ව්‍යාපාරය, රිචින්ද්‍රනාත් කාගේර්තුමන්ගේ ඉංග්‍රීසි පදනු කානින් මෙකල සිංහල කවියට බල පා තිබේ.

## VIII

### බොඳු ආරාමික අධ්‍යාපනය

කෝලේස්ක්, ආරාමික අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇති යෝජනාව ලාංකේස සමාජය හා සම්බන්ධ වනුයේ අහියෝගාත්මක ව ය. 'ස්වදේශීක හික්ෂුන් විසින් පන්සල්වල දෙනු ලබන අධ්‍යාපනය ගණන් ගත යුතු තරම් නොවේ' ය යන්න සි ඒ. බටහිර ජාතින් පැමිණෙන විට ප්‍රධාන ලාංකේස අධ්‍යාපන ආයතනය වූයේ පන්සල සි. ආරාමයෙන් බැහැර අධ්‍යාපනයක් ලබා ගැනීමේ අවස්ථාවක් බොඳු ලේකයේ නොවිය. ඉගෙනීමේ තනි අයිතියක් එය ලබා ගැනීමේ විවිධයන් මුළුනට තිබුණි.<sup>63</sup> දේශපාලනික හා ආර්ථික වාතාවරණය තීරණය කිරීමේ දී රටේ රජත්‍යමාගේ ස්වයාකාරීත්ව ජාලයේ කොටස්කාරයකු වීමට විභාරස්ථානයට ඉඩ සැලැසි තිබුණි.<sup>64</sup> ගම, පන්සල හා රාජ්‍යත්වය අතර තිබු සම්බන්ධතාව නොදුවූ යුරෝපීය ජාතීනු පන්සල හා ගම වෙන් කිරීම සඳහා සැලසුම් සකස් කළා පමණක් නො ව ස්වයාත්මක ද කළහ. පැනුහිසි සමයේ උෂ්ණසිස්කානු ප්‍රජකවරුන් විසින් කෝට්ටෙ අන්තිම රජ කතොලික ලබධියට හරවා ගන්නා ලද්දේ ය. අනතුරුව හෙතෙම උෂ්ණසිස්කානු පාසල්වලට පරිත්‍යාග කිරීම මුළ දී බොඳු ආයතනවලට කළ පරිදි කරගෙන ගියේ ය.<sup>65</sup> ඒ මතු නො ව හික්ෂුන් වහන්සේලා ද සිවුරු හරවා තම ආගමේ නාමයෙන් කුල ගැන්වුහ.<sup>66</sup> මේ අතර වේගවත් ව වෙනස් වෙමින් පැවැති සමාජ කුමයක තිබු අවශ්‍යතාව සම්පාදනය කිරීම පිරිවෙන්වලට කළ නොහැකි විය. එහි ප්‍රතිඵලය වූයේ පිරිවෙන් අප්‍රධාන වීම සි. එහෙත් මහත් ද්‍රූෂ්කරණ මධ්‍යයේ වූව ප්‍රාවීන අධ්‍යාපනයන් රැකගැනීමට වෙහෙස දුරු හික්ෂුන් වහන්සේලා ලංකාවේ තැන්තැන්වල රදී සිටි බව පෙනේ.

මෙහි දී වැළිවිට සරණීකර හිමියන්ගේ ගාස්ත්‍රීය පරම්පරාව අයත් පැල්මුල්ල රජමහා විභාරයේ විසු වේහැල්ලේ දම්මදින්න හිමියන්ගේ හුම්කාව වැදගත් වේ.<sup>67</sup> දහනව වන සියවෙස් අපරභාගයේ දී ශ්‍රී ලංකාවේ ඇතිවන ගාස්ත්‍රීය ප්‍රබෝධයට හේතුවන කිරතිමන් හික්ෂුන් වහන්සේ රසකගේ ගමන් මාරුගය හෙළිවූයේ පැල්මුල්ල රජමහා විභාර පිරිවෙන් පරිසරයෙනි. කදුරුපොකුණේ මහා සුවන්ණයේත්ති, කිරිනැලියේ රතනයේත්ති, පල්ලත්තර ප්‍රඟාසාර, දෙනිගස්සේ අන්ප්‍රස්සි, කුට්ටොඩ රතනයේත්ති, කදුරුපොකුණේ කුඩා සුවන්ණයේත්ති වැනි මාහිමියන් වහන්සේලා වේහැල්ලේ පරම්පරාවට අයත් අතර උන්වහන්සේලාගේ දිජ්‍යානුයිජ්‍යා පරම්පරාව පහතට පුරු ගාස්ත්‍රීලාල්කය යගෙන සිය බව පැහැදිලි ය. එපමණක් නො ව ගාල්ලේ මේධාකර, ඉදුරුවේ සුමංගල, වලානේ සිද්ධාර්ථ සහ හික්කඩුවේ සුමංගල යන මහ තෙරවරුනට ආගමික, ගාස්ත්‍රීය පරිසරය වූයේ ද පැල්මුල්ල විභාරස්ථානය සි.<sup>68</sup> අනතුරුව මෙම විභාරස්ථානයේ දී 1867 දී පැවත්වන ලද සංස සම්මේලනය සහ ත්‍රිපිටක ධර්ම ගුන්ප ගෝධන අවස්ථාව දහනව වන සියවෙස් අගහාගයේ බොඳු ප්‍රත්‍යේචිත්වයට මග පැදු විශිෂ්ට අවස්ථාවක් විය.<sup>69</sup> සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක තිලමේ තැන්පත් ඉද්දමල්ගොඩ බණ්ඩාර විසින් ලක්මිණී පහන පුවත්පතේ පළ කරන ලද දැන්වීමකින් කියුවෙන්නේ ලක් මුදුසුනට එවකට කළ හැකි සේවය මෙම සංස සම්මේලනය පැවැත්වීම බව සි.<sup>70</sup>

ඉහත හික්ෂුන් වහන්සේලාගේ දිජ්‍යානුයිජ්‍යා පරම්පරාව විසින් ගාස්ත්‍රීය, ආගමික වශයෙන් මෙන් ම ඉංග්‍රීසි ප්‍රතිපත්තිවලට අහියෝග කොට නැගී සිටින්නට වෙර දා ආරම්භ කළ බොඳු මධ්‍යස්ථාන අතර ස්ව. 1832 දී සිනිගම දේරක්බන්ද හිමියන් විසින් පිහිටුවාදු කොටහේන් දීපදුන්තමාරාමය,<sup>71</sup> වලානේ සිද්ධාර්ථ හිමියන් විසින් ආරම්භ කරන ලද පරමධිමවේතිය පිරිවෙන, ප්‍රජා හික්කඩුවේ රතනපාල හිමියන්ගේ අනුග්‍රහයෙන් පිහිටුවාදු කුමාරමහා විභාරය, උඩුගල්පිටියේ සිරසුමන හිමියන් විසින් ආරඛිඛ ගෙළඹිම්බාරාමය ද කැපී පෙනෙයි.<sup>72</sup>

1873 දී හික්කඩුවේ සුමංගල නාහිමියන් කොළඹ මාලිගාකන්දේ විදෙශාදය පිරිවෙන් 1875 දී රත්මලානේ ශ්‍රී ධර්මාලේක නාහිමියන්

පැලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් පිහිටුවා සාම්ප්‍රදායික ප්‍රාථින හාජා හා ධර්මගාස්ත්‍ර අධ්‍යාපනය තාගා සිටිවුම් වසරක් පාසා ඉන් බිජි කළ පැවතුන් ලබා පිහිටුවීමට සලස්වන ලද ගාඛා පිරිවෙන් මගින් වැළැවිට සරණාකර සංසරාජයන් 18 වන සියවසේ දී උචිරට පෙදෙස්වල ඇති කොට තිබූ ධර්ම ගාස්ත්‍රය ප්‍රත්‍රිතයේ ආභාසය කෝට්ටෙ යුගයේ විෂයභා වැනි පිරිවෙන්වල පැවැති සාම්ප්‍රදායික වූ උසස් අධ්‍යාපන ක්‍රම ද සමග රට පුරා ව්‍යාප්ත කිරීමට මං සැලැසිය.<sup>73</sup>

පිරිවෙන් අධ්‍යාපනයෙහි වර්ධනය පිළිබඳ ව විශේෂයෙන් පෙනෙන ලක්ෂණයක් නම් ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනයට ගැළපෙන අපුරුෂ හැඩගැසීම සි. පිරිවෙන් අධ්‍යාපන විෂය මාලාවට ඉංග්‍රීසි හාජාව ඇතුළත් කිරීම හා විභාග පැවැත්වීම වැදගත් වේ.<sup>74</sup> එ පමණක් නොව මෙකල පහළ වන බොහෝ උගතුන්ගේ ම්‍ය හාජාව වන්නේ ඉංග්‍රීසිය සි. දෙවන බස වුයේ සිංහල හෝ වෙනත් ප්‍රාථින හාජා ය. ජේම්ස් ද අල්ට්‍රිස් වැනි දේශීය පැවතුන් මෙන් ම විදේශීය පැවතු බොහෝමයක් දෙනා මේ ගණයට වැවෙන්. කොතරම් ඉංග්‍රීසියෙහි හසලයකුට වුව ද ශ්‍රී ලංකාව තුළ වැඩ කිරීමට සිංහලය තැනිව බැඳීමිය. ජේර්ඩ් ටරනර් නම් සබරගමු ඒජන්තවරයා පාලි අධ්‍යාපනය ලබා ගත්තේ පැල්මුවුල්ල විභාගයෙනි සි මා. උ. ද සිල්වා ප්‍රසාදය.<sup>75</sup> ආර. ඩී. විල්ඩ්‍රොස්,<sup>76</sup> රිස් බේවිඩ්ස්<sup>77</sup> ප්‍රාථින අධ්‍යාපනයන් ලබා ගත්තේ වස්කඩුවේ සුභුති හිමියන්ගෙන් සහ යානුමුල්ලේ ධර්මාරාම හිමියන්ගෙනි.<sup>78</sup> එඩ්වඩ් අප්හම් සහ ජේර්ඩ් ටරනර් යන විදේශීක සිවිල් සේවකයන් මහාචාර්යයේ අත්පිටපත් ලබා ගත්තේ මුල්කිරිගල පොත්ගැලන් බවත් ජේන් බොයිලි නම් තුළතාන් සිවිල් සේවකයා වේරුම්පිට ධර්මාරා විභාර පුස්තකාලය පරිහරණය කළ බවත් තිස්ස කාරියවසම් පෙන්වා දෙයි.<sup>79</sup> මෙයින් පෙනී යන්නේ ඉංග්‍රීසි උගතුන් ද පිරිවෙන් කෙරෙහි නැඹුරු වූ බව සි. එය කෝල්ඩොක් යෝජනාව කණ්ඩා පිහිටුවා ගෙන තිබූ ආසියාතික සම්නියේ සාමාජිකයන් විසින් විවිධ පෙරදිග රටවල යාන සම්භාරයන් ගවෙශණය කරන ලදී. එ පමණක් නොව, දේශන පැවැත්වීම සහ ගාස්ත්‍රය ලිපිලේඛන මගින් එම ගවෙශණයන්හි ප්‍රතිඵල ලේඛනය වෙත ව්‍යාප්ත කිරීමට ද කටයුතු කළහ.<sup>80</sup>

එ සඳහා පැල්මුවුල්ලේ රජමහා විභාර පොත්ගැල, දකුණේ මුල්කිරිගල පොත්ගැල, මාතර කරකාට ධර්මාරාම හිමියන් විසින් ඇති කරන ලද වේරුම්පිට රජමහා විභාර පොත්ගැල, අභිගහපිටියේ මහපන්සල් පොත්ගැල යොදාගන්නා ලදී. දොඩින්දුව, දඩ්ල්ල, ගාල්ල, දෙවිනුවර වැනි ස්ථානවල පිහිටි පොත්ගැල ද යොදාගන්නා ලදී. ජේර්ඩ් ටරනර්, ස්පෙන්ස් හාඡි, ඩී. ග්‍රීම්බෝල්ට්, ජේන් මර්බොක්, එස්.එස්.ඩී. රසල්, ආර.එන්. මෝරුගන්, ජේම්ස් ද අල්ට්‍රිස්, සී.ඩී. ලෙයාබිස්, ලුව් ද සොයිසා, දත්ත්දිරිස් ද සිල්වා වැන්නේ අප සාහිත්‍යයේ ප්‍රවත්වය මව රජයට දත්වා එහි විරස්ථීය සඳහා පියවර ගත්තේ වුහ.<sup>81</sup>

ඉන්පසුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 1870 දී වර්තමාන ආප්‍රේය පුස්තකාලයක ස්වරුපය ගත් ප්‍රථම පුස්කොල අත් පිටපත් පුස්තකාලයක් පිහිටුවන ලද්දේ ය. රජයේ ප්‍රධාන හාජා පරිවර්තකයා වූ ද රජයේ පෙරදිග පුස්තකාලයේ අධිපතියා වූ ද මහ මුදලි ලුව් ද සොයිසා විසින් කරන ලද අත්පිටපත් සම්සුණයේ වාර්තාව සමකාලීන සම්භාව්‍ය සාහිත්‍ය සංස්කරණවල තත්ත්වය කියාපායි.<sup>82</sup>

එ මගින් කරනු ලැබූ හෙළිදරව්ව සම්භාව්‍ය සාහිත්‍ය කාති සංස්කරණය කැඩිනම් වීමට හේතු විය. ජේම්ස් ද අල්ට්‍රිස් පැවත්තුමා Descriptive Catalogue<sup>83</sup> යන නාමාවලිය සකස් කෙලේ ද එහි ප්‍රතිඵලයක් වශයෙනි. 1885 දී ලුව් ද සොයිසා විසින් ලංකාවේ විභාර පුස්තකාලයවල ඇති පාලි, සංස්කෘත, සිංහල අත්පිටපත් නාමාවලියක් ප්‍රථම වරට සකස්කරනු ලබනුයේ ද එයින් අනතුරුව ය.

ඉහත කරුණුත් පිරිවෙන් අධ්‍යාපනයේ ව්‍යාප්තියන් අප පුස්තක සම්යේ සම්භාව්‍ය සිංහල සාහිත්‍ය කාති සංස්කරණය කිරීමට මහෙපකාරී වූ බව පෙන්නේ. 1837 දී ජේර්ඩ් ටරනර් මහාචාර්ය ඉංග්‍රීසියට පරිවර්තනය කොට තිබිණි. එ අනුව 1852 දී ජේම්ස් ද අල්ට්‍රිස් පැවත්තුමා සිදන් සගරාව ද 1866 අත්තනගුව වංසය ද සංස්කරණය කොට ඉංග්‍රීසියට පරිවර්තනය කෙලේ ය.<sup>84</sup> මෙම පරිවර්තනවල අභිප්‍රාය වුයේ අප රටේ සමාජ ආර්ථික දේශපාලන සේවාවය පිළිබඳ ව මව රජයට දත්ත්වීම යැයි යැස්මින් ගුණරත්න අවධාරණය කරයි.<sup>85</sup>

මේට අමතර ව ජේමිස් දී අල්විස් 1887 දී හත්ප්‍රවනගල්ල විභාරවංසය සහ එහි සිංහල සන්නය සංස්කරණය කෙලේ ය.<sup>87</sup> බවුවන්තුබාවේ පඩිතුමන්ගේ සිද්ධා සගරා සංස්කරණයක් සහ නව සන්නයක් 1857 දී පළවිණි. එම පුරාණ සන්නය බවුවන්තුබාවේ පඩිතුමන් විසින් ම 1887 දී පළකරන ලදී. හික්කඩුවේ සුම්ගල හිමියන්ගේ සිද්ධා සගරා විස්තර වර්ණනාව 1902 දී පළවිණි. සියල්ස්ලකර හෙදුළුක් ජයතිලක විසින් 1884-86 කාලයේ දී පළ කළ අතර බුත්සරණ මූල්‍යෝගාවේ විපුලසාර හිමියන්ගේ සංස්කරණයක් ලෙස 1894 දී පළවිණි.<sup>88</sup>

මුවදෙවිදාවත වේරගම පුංචිබණ්ඩාරයන්ගේ සංස්කරණයක් ලෙස 1880 දී පළ වූ අතර 1901 දී සසදාවත අනුරුදුලේ හිමියන්ගේ සංස්කාරකත්වයෙන් පළ විය. කවසිලමිනා 1899 දී මඩුගල්ලේ සිද්ධාරථ හිමියන්ගේ සංස්කාරකත්වයෙන් ද මාතර ධර්මත්න පඩිතුමාගේ සංස්කාරකත්වයෙන් විශුද්ධ මාර්ග සන්නය 1889 දී ද පළ කරවිය.<sup>89</sup>

මේ අනුව 19 වන සියවසේ 8 වන දැකය අවසන් වන විට සිංහල සම්භාවන කාති රසක් සංස්කරණයෙන් අනතුරුව මුදුණය වී තිබිණි. තද් ව්‍යායාමය කාලීන අවශ්‍යතාවක් සපුරාලීමක් මෙන් ම සිංහල ජාතික උරුමය පොදුජන වියානයෙහි තහවුරු කිරීම සඳහා ප්‍රසිද්ධ කිරීමක් ද විය. එට භෞද තිදුසුනකි, මිගෙට්වුවත්නේ හිමියන්ගේ සංස්කාරකත්වයෙන් 1876 දී පළ වූ සිංහල මිලින්ද ප්‍රස්නය.<sup>90</sup> එය එවක සැදුහැවත් බෙඳා නිවෙස්වල පාසල් යන දුරුවනට ව්‍යුහීතියානී පාසල්වලින් හැරී ගෙදර ආපසු කියවීමට වැඩිහිටියන් නියම කොට තිබූ බව ප්‍රකාශිත ය.<sup>91</sup>

ඇතැම් සංස්කරණ ගාස්ත්‍රීය වාදවිවාදවලට පවා හේතු වූ බව පෙනේ. 19 වන සියවසේ ගාස්ත්‍රීය ප්‍රබෝධයට තුළු දුන් සවිසන්දම් වාදය ඇරීමේ හේතුව වූයේ ජේමිස් දී අල්විස්ගේ සිද්ධා සගරා සංස්කරණය සි. අනතුරුව සකස් වන සිද්ධා සගරා සංස්කරණ හේතුවෙන් බිජි වූ තවත් වාදයකි, සිද්ධා සගරා වාදය. එමෙන් ම රත්මලානේ ධර්මාරාම හිමියන්ගේ ගුන්ත ගෝධන කටයුතුවලින් පසු ව කාලාන්තරයක් තිස්සේ මේ රටෙහි යටපත් ව තිබූ ඡෙනලල විභාගය ද තැවත මතු වූයේ ය.<sup>92</sup> මෙම වාද විවාදයන්ට සහභාගි වූවේ ද්විභාෂක උගත්තු වූහ. වෙනස් වන සෑපු වාණිජ

රටාව, සමාජ පෙරුමිය හරහා පැමිණි තව අධ්‍යාපන අරමුණු සකස්වීම කෙරෙහි යට කි සාහිත්‍යමය ව්‍යායාම් දුඩී ව බලපැමි කරන ලද බව පෙනේ. ඉංග්‍රීසිය හරහා බටහිරට ගොමුවීම මෙන් ම පිරිවෙන් අධ්‍යාපනය සහ එහි විරස්තිවීය හේතුවෙන් පැන තැකි ප්‍රාවීන අධ්‍යාපනයන් මුදුණ මාධ්‍යයන් නිසා ඇති වුණු යට කි ප්‍රකාශනයන් සිංහලයා පාසකයකු බවට පත් කෙලේ ය. එම කාර්යයට සෑපු ව දායක වූවේ ද්විභාෂක උගත්තු ය.

## IX

### ආගමික වාද විවාද

ද්විභාෂක උගත්තුන් පහළ වීමට සිංහල බෙඳා සමාජය තුළ ම හටගත් යම් කරුණු ද පාදක වූ බව පැහැදිලි ය. බෙඳා සික්ෂාන් අතර ඇති වූ වාදවිවාද එයින් ප්‍රමුඛ ය. සියම් නිකායික සික්ෂාන් වහන්සේලා අතර ඇති වූ සීමාසංකර, අධිමාස, සුර්යමාස, වන්දමාස, සාසීක දානය වැනි කරුණු පදනම් කරගත් වාද සහ ඊට අමතර ව පාරුපන, දෙවියන් ඇදුහිම, පිළිම වැදීම ආදිය පිළිබඳ ව ද වාද ඇති වූ බව පෙනේ. අනතුරුව බෙඳා නායකයේ ද ගිහියේ ද සික්ෂාන් ද තැකින් තැන මෙම කරුණු උඩ වාද විවාද පටන් ගන්හ.<sup>93</sup> තෙලුගුපාත, ගාල්ල, රසිගම වාද පැවත් වූ සෑරාන සි. කරතොට ධම්මරාම හිමියන්ගේ ගාස්ත්‍රීදුරුහණය කළ බෙන්තර අන්පදස්ස හිමියේ යටකි වාදයන්හි ආරම්භකයා ය. අපගේ උගත්තු විසින් නොසලකා හරින ලද නමුත් දහනව වන සියවසේ මෙරට බෙඳා ව්‍යාපාරයෙහි මලික නායකයකු වත්, ශිල්ප ගාස්තයන්හ පාරුගතත්වයෙන් මුදුන්පෙන්තට තැග්ගා වූ දහ තව වන සියවසහි කරන ලද පෙරලිය නිසා ම බෙඳා ගාසනික ඉතිහාසයට තව මුහුණුවරක් ඇති වූ බව පෙනේ.<sup>94</sup>

1850 දැකයේ පොදුවේ සිංහල පඩිවරුන් සහභාගි වූ සවිසන්දම් වාදය, කවිමිණි කොබොල් වාදය, මුදා වර්ෂ වාදය

වැනි ගාස්ත්‍රීය වාද විවාද නිසා මහත් බුද්ධීමය කුණුහලයක් තන්කාලීන ජනනාව අතර ඇති විය.<sup>95</sup>

ඒ හේතුවෙන් බොද්ධාගමික පසුවීම තුළ ජනිත වූ තවත් ප්‍රව්‍යන්තාවක් වූයේ විවිධ නිකාය නිහිටීම සහ ඒ තුළ ම ගාඛා ප්‍රගාඩා වර්ධනය වී යාම සි. 1802 පිහිටුවන ලද අමරපුර නිකාය 1845 පම්ණ වන විට ගාඛා හතකටත් සියම් නිකාය අංග හතරකටත් බෙදී තිබුණු බව පෙනේ. 1864 දී රාමණ්ඩු නිකාය පිහිටුවන ලදී.<sup>96</sup>

මෙම හේතුව නිසා අභිනව වාද සාහිත්‍යයක් සිංහලයට එක් විය. මෙහි ද හිමිකරුවේ ද්විහාෂක උගත්තු ය. හික්කඩුවේ සුමංගල හිමියන්ගේ මායරතු ලක්ෂණය (1874), අභිගහපිටියේ බුද්ධීසිර හිමියන්ගේ අධිමාස හේදය (1895), බෙන්තර අත්පදස්සී හිමියන්ගේ සහ මාධ්‍යමියියේ ධම්මතිලක හිමියන්ගේ අධිමාස දිපන (1896) සහ අධිමාස සංග්‍රහව (1903) එසේ ම ඉද්ධිව්‍යාද විභාවනිය (1885), පිරිම්බුඩ පෙරවීම (1889), පුරාණ සගබන් දෙශම (1896), විවාද විනෝදනිය (1899), නමස්කාර වාද විදාරණය (1899), වාදාරමිහක සංග්‍රහය (1900), වාදාරමිහක නිග්‍රහය (1901), හික්ෂු දිලය (1893), සාමාඟි ද්රේශනය (1897), බද්ධීමිමා විනිශ්චය (1901), සංසදාන විනිශ්චය (1902), දුසිල්වන (1875) වැනි කානි ගණනාවක් සිංහල සාහිත්‍යයට එක් විය.<sup>97</sup>

හික්ෂු ගාසනයේ විවිධ නිකායන් අතර ඇති වූ වාද විවාදන්, ව්‍යවහාරයට පැමිණ තිබු ලංකාව හා බුරුමය, සියම, කාම්බෝජය ආදි රටවලින් ගෙන එතු ලැබූ ධර්ම ගුන්ථ හා සසදා කරන ලද අධ්‍යායනයන්ගේ ලත් දැනුමන් නිසා මිශනාරින්ට බොද්ධ සාහිත්‍යයෙන් දැක්වෙන ප්‍රතිරෝධතාවන්ට සාර්ථක ව පිළිතුරු දිය හැකි ව තිබුණි. මේ අතර බොද්ධ පාර්ශ්වය මහත් ප්‍රකේරියට පත් වූයේ 1848 දී ජේන් ගොගරලි පියෙකුමන් විසින් "ක්‍රිස්තියානි ප්‍රයුජ්‍යාතිය" එලිදැක්වීමන් සමග ය. 1845 සිට ගොගරලි සුජකතුමා රාජකීය ආසියාතික සම්ඩිය ඉදිරියේ දේශන පවත්වා තිබුණි.<sup>98</sup> ස්පෙන්ස් හාඩ් පියතුමා 1850 දී Eastern Monarchism යන කෘතිය ද 1853 දී Manual of Buddhism යන කෘතිය ද එම් දක්වා. සුදුරුගා ප්‍රකරණය, බොද්ධ ලැබි පරීක්ෂාව, සත්‍යාර්ථ ප්‍රකාශය, බොද්ධ වාක්‍ය සත්‍යාර්ථය වැනි කානි ද මේ වන විට මිශනාරින් විසින් සංග්‍රහ කොට තිබුණි.<sup>99</sup>

දීපව්‍යාප්ත ක්‍රිස්තියානි සාහිත්‍යය, බොද්ධාගමට එල්ල කරන ලද ප්‍රභාරයක් බව වටහා ගත් පිරිසක් කුමයෙන් මතුවන්නට වූහ. යලේක්ක්ත විවේචනවලට මූලුණ දීම නම් බොද්ධයන්ට මුදුණ තාක්ෂණය උපයෝගී කර ගත යුතු බව පැහැදිලි වන්නට විය. සිංහල බොද්ධයන්ට මුදුණ යන්තාලයක් නැතිකමේ පාඩුව ගාල්ලේ දී ලංකෝපකාරය යන්තාලය පිහිටු විමෙන් 1862 ජුලි මස විසදා ගන්නා ලදී. කොටභේන් පහළ පන්සලේ වැඩවිසු මිගෙවුවන්තේ ගුණානන්ද හිමි, කොරනේලිස් ද සිල්වා, පෙළ්න්නම්පෙරුම අප්පුභාමිගේ ලේකම්බුරය සහිත ව පිහිටුවා ගන්නා ලද සරවයුගාසනවාද්ධිදායකධම්ම සමාගම ද කොටභේන් තවත් සිංහල යන්තාලයක් 1862 නොවුම්බරයේ පිහිටුවා ගන්නා ලදී. මිට අමතර ව බුවුවන්තුබාව පතිතුමාගේ ලංකාහිනව විශුන යන්තාලය ද විහි විය.<sup>100</sup> මෙම මුදුණාලයවලින් ප්‍රකාශයට පත් වූ මුල් ම ප්‍රකාශන සියල්ල ක්‍රිස්තියානි වාද මරදනය සඳහා යොදාගනු ලැබූ ඒවා විය.

හික්කඩුවේ සුමංගල හිමියන්ගේ සුදුරුගා සුදුරුගා ප්‍රකාශනය මොඥාවිටිවත්තේ හිමියන්ගේ ක්‍රිස්තියානි වාද මරදනය නොහොත් ක්‍රිස්තියානි ප්‍රයුජ්‍යාතියට උත්තර ඒ අතර ප්‍රමුඛ ය. මෙයින් සිංහලයන් තුළ ආගමික හැඟීම වර්ධනය වූවා සේ ම ක්‍රිස්තියානින් ද සැලුණු බවක් පෙනේ.<sup>101</sup> මේ හේතුව මෙම කාලය තුළ ද්විහාෂකයන්ගේ ක්‍රිස්තියානි සාහිත්‍යයකුන් සිංහල සාහිත්‍යයකුන් බිජිකිරීමට මුල් විය.

බොද්ධ ක්‍රිස්තියානි වාද එල්ලමන් පවත්වන්නට යොදීමෙන් නවතම අවස්ථාවකට මග පැදුණේ ය. 1865 දී බද්දේශ්‍රේගිලින් ඇරුමු වාද හටන 1866 දී කැලුණීය වරාගොඩ දී ද 1864 දී උද්න්වීත දී ද 1871 දී ගම්පොල යන ස්ථානවල දී ද ව්‍යාප්තියට පත් වූ අතර එහි කුටප්‍රාජ්‍යාතිය ප්‍රාගා වූයේ 1873 දී පානදුරේ පැවැත් වූ වාදයෙන් ය.<sup>102</sup> ගත්කරුවක දේශ ගවේපකායක වූ ආවාරය ජේම්ස් මාර්ටින් පිබල්ස් (1822-1922) එකල මෙරට සංවාරය කරන ලදු ව ගෙන ගිය පානදුරා වාදයෙහි ඉංග්‍රීසි පිටපත 1875 දී ඇමරිකාවේ දී මුදුණාලය කොලේ<sup>103</sup> ය. එයින් පිටපතක් පිබල්ස් විසින් ඇමරිකාවේ පරම වියුනාරථ සමාගමේ ආරම්භක එව්.එස්. ඕල්කටට පිළිගන්වන ලදී. එතුමා වාදයෙහි තියමු මොඥාවිටිවත්තේ ගුණානන්ද හිමියන්ට පැසුසුම්

කොට ලිපියක් එවා තම ව්‍යාපාරයෙහි සාමාජිකත්වය ද පිරිනැමුවේය.<sup>104</sup> පරමවිදානාර්ථපාදීන්ගේ ලංකාගමනය බොද්ධ ප්‍රත්‍රිත්වනයට ප්‍රබල උත්තේර්යක් විය. ක්‍රිස්තියානි විසින් ගෙන හිය අධ්‍යාපතික, සාහිත්‍යයික, සමාජීය ව්‍යාපාරයන්ට අනියෝගාත්මක අයුරින් මුහුණ දීමට බොද්ධයේ පරම විදානාර්ථපාදීන් සමග ඒකරායි වූහ. 1885 සිට වෙසක් පොහොස් දින නිවාවුව ඇතිකිරීමේ ගෞරවය ද පරම විදානාර්ථ සමාගම දිනා ගනී.<sup>105</sup>

ආගම පතුරුවා හැරීමේ කාර්යය සඳහා ගිතිකා ගායනාවේ වැදගත්කම දැනගත් ක්‍රිස්තියානි ප්‍රත්‍රිත්වරුන් විසින් ගායනාවලට සම්බන්ධ ගිතිකා සංග්‍රහ වශයෙන් පළුකොට තිබේ. 1850 දී එංගලන්ත මෙතොදීස්ත සහ බැජ්විස්ට සහා තුන වෙනුවෙන් වෙස්ලියානු ගිතිකා ද ඇතුළත් කොට පළමු සිංහල ගිතිකා පොත නිකුත් කොට තිබේ. එම වසරේ දී ම සිංහලීස් රිලිජස් විරක්ට සොයිටිය විසින් ගිතිකා 217 ක් ඇතුළත් කාතියක් සම්පාදනය කොට තිබේ. මේ අනුව සිංහල කවියට වෙනස් වූ රවනාවන් ද ගායනාවට වෙනස් වූ ගායනාවන් ද ඒ හා බැඳුණු සංගිත ක්‍රමයක් ද ක්‍රිස්තියානින් විසින් මෙරටට හඳුන්වා දෙන ලදී.<sup>106</sup>

කිතු උපත සමර්මින් ගැයුණු නත්තල් කැරොල් ප්‍රජාරාජ්‍යයට ගනීමින් බොද්ධ ජනයා, බුදු තෙමගුල වෙනුවෙන් ගැයීමට වෙසක් කැරොල් තීර්මාණය කරගත් බව පෙනේ. මෙම සම්ප්‍රදායේ ප්‍රාරම්භය ගැන පවත්නා මත විමර්ශනයට ලක් කරන සුතිල් ආරියරත්න ප්‍රශ්නස්ත මතය ලෙස තිස්ස කාරියටසම්ගේ මතය අවධාරණ කරයි.<sup>107</sup>

යෙරේක්ත සාහිත්‍යය පිළිබඳ ව විමසීමේ දී කැරොල් යන අයට වුවමනා කරන රවනා සම්පාදනය සඳහා සමහර කිවිවරු උනන්දු වූහ. 1888 දී ජේඩීරික් ජෝන් පෙරේරා විසින් ලියන ලද සිද්ධාර්ථ කුමාරේද වර්ණනාව හෙවත් වෙසක් පෙළහර, කොලුපිටියේ පොල්වත්තේ වි. ලුවිස් ප්‍රතාන්දු සහ රේමිස් මාරින්ගේ සෙල්ලම් කණ්ඩායම ගැයු ගිත සියල්ල 1892 දී සිදුහන් අලංකාරය නමින් ද පී.ඩී. හැරිසන් විසින් ප්‍රකාශිත ව වෙළාකා බොද්ධ සංගිතය නමින් සිංහල සාහිත්‍යයට එක්විය.<sup>108</sup>

දහනව වන සියවසේ අවවන දායාබිද්‍ය වන විට මෙතෙක් පැවති බොද්ධ ප්‍රබෝධයේ පැහැදිලි වෙනසක් දක්නට ලැබේ. ඒ,

ප්‍රජාවයෙහි වූ ක්‍රිස්තියානි විරෝධී ව්‍යාපාරය බොද්ධ-ක්‍රිස්තියානි සංකලනයකින් පෙරට ඇදීම සහ එතෙක් පැවති පැලීදී නායකත්වය ගිහි නායකත්වය කරා සංකුමණය වීම සි. දොන් කරෝලිස් සේවාවිතාරණ, ආර්.ඩී. මිරන්ඩේ, එන්.එස්. ප්‍රනාන්දු, බ්‍රිලිව්.ඩී. විලේසේකර, බ්‍රිලිව්.ඩී. බැස්ටියන්, ඒ.ඩී. බැමගුණවර්ධන, විලියම් ද ආබුව්, හරමානිස් කුරේ, එච්.ඩේ. ආබ්‍රා රාජපක්ෂ ඇදීපු ඒ අතර වූහ. මෙම ධනපතිපු ජාතික ආගමික සේවයට නැඹුරු වීම වක්‍රාකාර ව ද්විභාෂක උගතුන්ගේ පහළ වීමට මාර්ගය සකස් කොට දීමක් බදු ය.<sup>109</sup>

සාමයක ඉංග්‍රීසි අධ්‍යාපනය මිශනාරීන් අත පවතිදීදී ඔංක්‍රක්වුමන්ගේ පැමිණීමෙන් අනතුරුව අරඹන බොද්ධ ඉංග්‍රීසි විද්‍යාලයට අනුග්‍රහයක් දක්වුවේ යෙරේක්ත ධනපතිපු ය. ඒ අනුව 1886 නොවැම්බර 01 දා ආරම්භ කැරැණු පිටකොටුවේ ඉරිදා පාසල බොද්ධ ඉංග්‍රීසි විද්‍යාලය බවත් අනතුරුව ආනන්ද විද්‍යාලය බවත් පරිවර්තනය වීමේ දී අනුග්‍රහය දක්වන්නේ එච්.ඩේ. ආබ්‍රා රාජපක්ෂ ය.<sup>110</sup> මින් පසුව ගාල්ලේ මහින්ද, මහනුවර දරමරාජ වැනි විදුහල් ද බිජි විය. විසිවන සියවසේ මුල් හායේ දී හමුවන ද්විභාෂකයන් අතර යෙරේක්ත පාසල්වලින් බිජි වූවේ බොහොමයක් වෙති.

මෙම ප්‍රවණතා සියල්ල ද්විභාෂකයන්ගේ සාහිත්‍යමය කාර්යයට පහසු සුබනමා පරිසරයක් සකස්කොට දුන්නේ ය. මෙකළ ලේඛන කටයුතුවල නිරත වූවේ සිංහල, පාලි, සංස්කෘත සාහිත්‍යයන් ද ඉංග්‍රීසි පත්පාත පරිගිලනයෙන් ද සිය දුනුම වර්ධනය කරගත්තේ වූහ. මේ අනුව භාෂාවන් පිළිබඳ උනන්දුවත් ධර්ම ගාස්ත්‍රීය ප්‍රබෝධයන් ක්‍රමයෙන් පැතිරෙන්නට විය. එයින් තව සංක්ලේෂ ප්‍රකාශනයටත්, පොදු රුවිකත්වයටත් ගැලපෙන ගාස්ත්‍රීය වාතාවරණයක් ගොඩ නැගීණි. එහි සාමාජීය ප්‍රතිඵ්‍යුල වශයෙන් විවිධ අධ්‍යායන සේවු කරා යොමු වීමට හේතු සකස් වූ බව ද පෙනේ.

## නිගමනය

විදේශීය ජාතීන්ගේ පැමිණීමෙන් අනතුරුව සිදු වූ හාජාමය වෙනස් වීම, මිශනාරී අධ්‍යාපනය, කක්ෂෝපාක් ප්‍රතිසංස්කරණ, මුදුණ යන්ත්‍රයේ ස්ථාපිත වීම, මුදුක මාධ්‍යයේ දියුණුව, ප්‍රාථින හාජා අධ්‍යයන සමග පිරිවෙන් ස්ථාපනය වීම ආදියෙන් මත වූ ආගමික ගාස්ත්‍රීය වාද විවාහ ප්‍රඛල ලෙස ශ්‍රී ලංකාකේස සමාජයට බලපෑම් කරන්නට සමත් විය.

ලංකාවේ අතින හා වර්තමාන ජාතීන්ගේ සමාජ තත්ත්වය, ඇතුළු ව එහි ඉතිහාසය, සමය, සාහිත්‍ය කලාවන් සහ ස්වභාව ද්රැශනයන් දියුණු කිරීම ද පිශීස 1845 රාජකීය ආයිජාතික සම්බිඳීම ලංකා ගාඛාව පිහිටුවීම, ගොංතුකාගාර පුස්තකාලය පිහිටුවීම සාහිත්‍යයේ වශයෙන් ශ්‍රී ලංකාව තුළ මහත් ප්‍රධේශීයට හේතු වූ කරුණු විය. ඒ අනුව මෙම කාල සීමාව ලංකාවේ සමාජ, ආර්ථික, සාහිත්‍යමය වශයෙන් සංක්‍රාන්තික කාලයක් සේ සැලකිය හැකි ය.

බොද්ධ පික්සූන් වහනස්ලා වෙතින් සිංහල සාහිත්‍යයේ ස්වාමීත්වය ගිහිපක්ෂය වෙත ඇදී යාම, එනෙක් ස්ථාපිත ව තිබූ ආගමික සාහිත්‍යය මෙකල විවිධ ජෙත්තුයන් මිස්සේ ගිහියන්ගේ ද සාහිත්‍යයක් බවට පත්වීමට හේතු විය. එය බොද්ධ සහ ක්‍රිස්තියානී අංග ද්වයෙන් ම දියුණු වූ සාහිත්‍යයක් විය. එසේ ම මෙකල පහළ වන සාහිත්‍යයේ මහත් විවිධතා රෙඛන් දැකගත හැකි ය. කොශග්‍රන්ථකරණය, ආගමික ප්‍රවාරක පත්‍රිකා, ප්‍රබන්ධ කතා, පරිවර්තන මහත් අනිරුධියකින් නැගී සිටින්නට දරන තැනත් ඊට

මුදුක මාධ්‍යයක් වූ පුවත්පනේ මගින් දායකත්වයන් කුටි පෙනෙන්. මෙම සාහිත්‍යාංශයන් එක්වර ම පැහැනායින අයුරු මෙම විමල්ගානයේ දී හෙළි විය. එමෙන් ම මෙකල සාහිත්‍යයේ හාජාව විසිවන සියවසට ගැලපෙන අයුරින් සකස් වීමට ගන්නා උත්සාහය යෙරීක්ක සාහිත්‍ය අංග පිළිබඳ විමැසීමේ දී පැහැදිලි විය. බටහිර සාහිත්‍යයට නැඹුරු වීම නිසා ලෝක සාහිත්‍යයෙහි එන විවාර වාද ලංකාවට ගලා එමට පත් ගත්තේ ය. එසේ අප සාහිත්‍යයට විවිධාංග එකතු කරගන්නා ප්‍රවණතාව ඇරණින්නේ මෙකල ය. ඒ අනුව විසිවන සියවස වන විට ශ්‍රී ලංකාකේස සාහිත්‍යය පිළිබඳ ව සාඩ්මිලරයෙන් ලේකයට කරුණු ඉදිරිපත් කරන්නට මෙකල පහළ වූ ද්විභාෂකයනට හැකිවිය.

## සමාජිත ගුන්ව

- 1 The Oxford English-Dictionary, 1933, Vol I, A-B Edited by Jems A.H. Murray, Henry Bradly, W.A. Craigie, C.T. Onions, Clarendon Press, p.859.
- 2 Encyclopaedia Britannica, Micro Peadia. Vol. 10 (1943-1973) William Benton U.S.A., p.657.
- 3 Codrington, H.W. 1947, Short History of Ceylon, Macmillan, London, pp.94-155.
- 4 Colebrooke-Cameron Papers, 1956, Selected and Edited by G.C. Mendis. London, Vol. I, II.
- 5 Ibid, pp. 74-75.
- 6 රුබේරු, රංජිත්, 1971, ලංකා අධ්‍යාපනයේ ලිඛානය යුගය (1796-1947) කොළඹ, 27-31 පිටු.
- 7 රුබේරු, වී රංජිත්, 1964, ලංකාවේ අධ්‍යාපන පරිණාමය, කොළඹ, 248 පිටු.
- 8 Mendis G.C. 1952, Ceylon Under the British, Colombo, pp. 76,77.
- 9 Gratien, L.J. The Central School Commission, 1841-1848 R.A.S. (CB) Journal Vol. XXXI. p. 500.
- 10 Central School Commission Report, 1852.
- 11 Gooneratne, M.Y. 1968, English Literature in Ceylon, (1805-1878) Dehiwala, p. 27.
- 12 Ibid, pp. 22.
- 13 English Literature in Ceylon, p. 22.
- 14 Gogerly, D.J.: "The Wesleyan Mission Free School" Colombo Journal, February 16<sup>th</sup> 1833, p.81.
- 15 Observer, 1846, October 26<sup>th</sup>

- 16 ලංකාවේ අධ්‍යාපනය, සියවස ප්‍රකාශනය, 1969, සංස්කෘතික අමාත්‍යාංශය, 389 වන පිටුව.
- 17 Kariyawasam, Thissa.: 1973, Religious Activities and the Development of a New Poetical Tradition, Thesis submitted for the Degree of Doctor of Philosophy at the University of London, p. 182.
- 18 ලංකා අධ්‍යාපනයේ ලිඛානය යුගය, 37 පිටුව.
- 19 විමලබුද්ධි හිමි, බලගල්ලේ.: 1966, සිංහල භාෂාධ්‍යයනයට යුරෝපීය පැඩිවරුන්ගෙන් ඉටුව සේවාව, විවිති, අංක 01, සංස්: ඇම.එච්. ගුණකිලක ඇතුළු තවත් අය, නුගේගොඩ, 89 පිටුව.
- 20 Fox, William Buckley. 1918, A Dictionary of Ceylon Portuguese - Sinhalese and English Languages, Weslyan Press.
- 21 Callaway John, 1918, A School Dictionary part I, Chingalese and English, part II, English Chingalese, London.
- Hints on the Chingalese and English Languages, 1821, London, A Vocabulary, Ceylon Portuguese, Chingalese and English, 1820, London, Chingalese Spelling Book, 1825, Colombo.
- 22 Clough, Benjamin, A Dictionary of English and Sinhalese and Singhalese and English Languages, Vol. I, 1821 Colombo, and Vol. II, 1830.
- 23 Lambrike, Samuel.: 1834, A Grammar of the Singhalese Language, and ed. Cotta church mission.
- 24 Hardy Spence, On the Language and Literature of the Singhalese, J.R.A.S CB I 2. 46 - pp 47.
- 25 කාර්ටර් වාල්ස්, 1862, සිංහල ව්‍යාකරණය, වැස්ලියන් මුදණාලය, කොළඹ, Carter, Charles 1873, A. Sinhalese Lesson Book, Colombo, English - Sinhalese Dictionary, Ceylon Observer, press Colombo, 1891.
- 26 Nicholson, James 1866, A. Vocabulary English and Sinhalese, 1866

- 27 සහන්තයේගල, පු.විඛන්බාර.: 1961, සිංහල සාහිත්‍ය ව්‍යාය, ලේක්හවුස්, කොළඹ, 637 පිටුව.
- 28 Suraweera A.V, 1998, Background to the publication of Classical Sinhala Texts, උච්චර, මහාචාර්ය ආනන්ද ක්‍රිස්ටෝරය උපහාර ගුන්පිය, සංස්: පියායිලි විශේෂාන්ත, කොළඹ, p. 322
- 29 Sidat Sangarawa, James de Alwis, 1852, A Grammar of the Sinhalese Language Translated into English, with Introduction Notes and Appendices, Government press, Colombo.
- 30 Mac Vicar, J.C.: 1845, On the Elements of the Voice, Viewed in Reference to the Roman and Sinhalese Alphabets, commanding the writing of Sinhalese in Roman characters, JRASCB, Vol. 1.1, pp. 37.
- 31 Hardy Spence, 1846-47, On the Language and Literature of the Sinhalese, JRASCB 1,2, p.99.
- 32 Coldwell Robert, 1856, A comparative grammar of the Dravidian or South Indian family of Language, London.
- 33 Roberts, Michal, Elite Formation and Elites. 1832-1931. University of Ceylon, History of Ceylon. Vol. three Edition in Chief K.M. De Silva. Colombo. 1973-pp 266-267.
- 34 දොන් බස්තියන් සී. 1904, සෞයිසා වරිතය හෙවත් වාර්ල්ස් ගැන්ට් ද සෞයිසා සාම්ප්‍රදාන විනිශ්චයකාරතුමාගේ ජීවිත කථාව, දිනපතා ප්‍රවාන්ති යන්ත්‍රාලය, 65-66 පිටු සහ 103 පිටුව
- 35 ද සිල්වා එම්. ඩු.: 1998, ශ්‍රී ලංකාවේ කළ වැඩිවසම් ක්‍රමය, අහය මූලුණු, කඩවත, 65 පිටුව.
- 36 English Literature in Ceylon. pp 25-129 ලංකාවේ අධ්‍යාපන පරිණාමය 120 පිටුව Partidana Manjari, 1997, Paper on Buddhism and Sri Lanka Studies in Commemoration of Gate Mudliyar. W.F. Gunawardhana. Ed by Hiran Jayasuriya, Dehiwala, pp 4,5.
- 37 කාරියවසම්, තිස්ස්: මොහොටිවත්තේ ගුණාතන්ද හිමිපාලෝන් පසුබිම සහ කාර්ය සාධනය, මොහොටිවත්තේ ශ්‍රී ගුණාතනද
- සමරු කළාපය, සංස්. තිස්ස කාරියවසම්, ප්‍රණීත් අහයසුන්දර, මහරගම, 1990, 192 පිටුව.
- 38 විකුම්පුරිය, සරත්වත්ද.: 1987, නුතන සිංහල සාහිත්‍යයේ පසුබිම හා ආරම්භය, රාජ්‍ය සාහිත්‍ය උත්සව විශේෂ කළාපය සංස්. මහාචාර්ය මිශ්චිවන් පී. තිලකරත්න ඇතුළු තවත් අය, කොළඹ, 15 පිටුව.
- 39 Religious Activities and the Development of a New Poetical Tradition in Sinhalese, 1852-1906.
- 40 De Alwis, James.: 1852, Introduction to Sidat Sangarawa, pp 133-134.
- 41 බයිබලය (අහිනව ගිවිසුම) වෙස්ලියන් මිශනාරිවරුන්ගේ ප්‍රකාශනයකි. 1817 ගුද්ධ වූ බයිබලය කොළඹ පුරවරයෙහි බයිබල් සමාගම් වෙනුවෙන් සිංහල හාජාවට පිටපත් කොට අවශ්‍ය ගස්වන ලදී. කොළඹ බයිබල් සමාගම, 1819.
- 42 ඇස්. ලැම්බික් සහ ජේ. යෙල්කරක් ගුද්ධ බයිබලය 1832- 1862, උප්‍රවා ගැනීම: රාජකරුණා, ආරිය.: 19 වන සියවසේ පදා සාහිත්‍යය, කොළඹ, 1944, 1 පිටුව.
- 43 විනිශ්චයකාරයේ ආණ්ඩු කරණ කාලයේ රටට සාහිත්‍යයක් පැමිණුනාය. ඔවුන් අවුරුදු දහයක් පමණ එහි විසුවාය. 19 වන සියවසේ පදා සාහිත්‍ය, 138 පිටුව.
- 44 විකුම්පුරිය, සරත්වත්ද.: 1987 නුතන සිංහල සාහිත්‍යයේ පසුබිම හා ආරම්භය, 1987 රාජ්‍ය සාහිත්‍ය උත්සව විශේෂ කළාපය, 15 පිටුව.
- 45 ප්‍රදානේකර හිමි, කුපුකොදායාවේ.: සිංහල ප්‍රවත්පත් සගරා ඉතිහාසය, ප්‍රථම කාණ්ඩය, (1832-1887) කොළඹ, 1965, 3-30 දක්වා පිටු.
- 46 කාරියවසම්, තිස්ස.: සාහිත්‍ය සංවර්ධනයට ප්‍රවත්පත් කළාවේ දායකත්වය, 1987 සාහිත්‍ය උත්සව විශේෂ කළාපය, කොළඹ, 1987, 11 පිටුව.
- 47 සිංහල ප්‍රවත්පත් සගරා ඉතිහාසය, 32 පිටුව.

- 48 එම, 45 පිටුව.
- 49 එම, 47-50 දක්වා පිටු:
- 50 සාහිත්‍ය සංචර්ධනයට පූවත්පත් කළාවේ දායකත්වය, 12 පිටුව.
- 51 එම, 13 පිටුව.
- 52 Wickramasooriya Sarathchandra, 1984, Some New Light on the First Sinhala Novel, The Sri Lanka Journal of the Humanities, Vol X, Nos 1-2 pp 46-56.
- 53 සාහිත්‍ය සංචර්ධනයට පූවත්පත් කළාවේ දායකත්වය, 12 පිටුව.
- 54 19 වන සියවසේ ගදු සාහිත්‍යය, 1-131 පිටු.
- 55 කාරියවසම්, තිස්ස.: 1969, සිංහල නාට්‍යයේ විකාශනය, (1867-1911) කොළඹ, 13 පිටුව.
- 56 ලක්ජ්‍රීකිරණ, 1868.09.18 සහ 1869.11.19.
- 57 සිංහල නාට්‍යයේ විකාශනය, 39 වන පිටුව.
- 58 පරණවිතාන, කේ.චි.: 1996, ජේමිස් ද අල්ටිස් ප්‍රබන්ධ සහ ලිපි, කොළඹ, 69-150 පිටු.
- 59 කාරියවසම්, තිස්ස.: 1996, බවහිර සාහිත්‍ය විවාර ප්‍රවේශය, කොළඹ, 141 පිටුව.
- 60 Goldsmith, Oliver.: The Poems and Plays, London, pp.3-13.
- 61 ජේමිස් ද අල්ටිස් ප්‍රබන්ධ සහ ලිපි, 30 පිටුව.
- 62 Religious Activities and the Development of a New Poetical Tradition in Sinhalese.
- 63 Mukarjee, R.K.: 1947, Ancient Education Brahmanist and Buddhist, London, p. 397
- 64 Davy, Jhon.: 1921, An Account of the Interior of Ceylon, London.
- 65 ලංකාවේ අධ්‍යාපන පරිණාමය, 14, 15 පිටු.
- 66 කරතොට කිරති ශ්‍රී බංමාරාම මාණිමියන්ගේ දිජාය ආක්මිමත සිරිබම් හෙවත් පුංචි කරතොට නමින් ප්‍රසිද්ධියට පත් පාලි හාජාවේ හසල මේ හිමියන් පසු කළක පේදුක් පැන්ඩිතයෙකුර ප්‍රපන්ත්ත නමින් ගිහි බවට පත් ව ක්‍රිස්තියානි දේශනාකාරයක වූ බව සැලකේ. මේ හිමියන් දෙනමගේ අනෙකාතාව පිළිබඳ සේවාර්ථිත මහාචාර්ය තිස්ස කාරියවසම්ගේ අදහස මිට වෙනස් ය. ඇුණවීමල හිමි, කිරිඳිලේල්: වෙහැල්ලේ ශ්‍රී බම්මදින්න ස්වාමීන්ද ඉතිහාසය, (පිටු) ගමගේ නීමල්, ජේ: කරතොට නාහිමි, මාතර, 1979, 77 පිටුව. ඇලපාත ධම්මරතන හිමි පැවිදි වීමෙන් අනතුරුව මුදලි තනතුරක් ලැබ ඇලපාත මුදලි නමින් ප්‍රසිද්ධ විය. කරතොට නාහිමි, 76 පිටුව. කපුගම ධම්මරන්ද හිමෝයේ, ජේර්ඩ් නන්දේරිස් ද සිල්වා නමින් සිවුරු හරින ලදී.
- 67 කරතොට නාහිමි, 18, 19 පිටු.
- 68 වෙහැල්ලේ ශ්‍රී බම්මදින්න ස්වාමීන්ද ගාසන ඉතිහාසය, vii-viii පිටු.
- 69 Kulasuriya, Ananda S.: 1990, Sinhala Writing and the Transmission of Texts in Pre Modern Times. The Sri Lanka Journal of the Humanities. D.E. Hettiarachchi Commemoration Volume. University of Peradeniya, Vol. XVI, No. 1-2, p. 177.
- 70 ලක්මේනී පහන, 1885, නොවැම්බර 01 වන දින.
- 71 අහයසුන්දර, ප්‍ර්‍රේන්: 1990, කොළඹ විහාරාරාමවල ආරම්භය, මොහොටිවත්තේ ශ්‍රී ගුණානන්ද සමරු කළාපය, සංස්: තිස්ස කාරියවසම්, ප්‍ර්‍රේන් අහයසුන්දර, මහරගම, 55 පිටුව.
- 72 Ariyapala, M.B.: 1980, Cultural Renaissance, A Lesser Known Pioneer Ven, Priyarakthna Tissa. Maha Thero. J.R.A (CB) Vol. (N.S.) p. 81.
- 73 බලගල්ලේ, වීමල් ජී.: ස්වදේශීය විදේශීය ලේඛන නිරික්ෂණ සහිත සිංහල හාජාධායන ඉතිහාසය, (ආරම්භයේ සිට 1965 තෙක්) කොළඹ, 92 පිටුව.

- 74 රතනසාර හිමි, නැවැන්පෙලා.: 1970, බ්‍රිතානු ප්‍රජිපත්ති බුදු සමය හා පිරිවෙන් අධ්‍යාපනය, (1815-1965) කැලණීය, XVIII
- 75 De Silva, M.U.: The growth of libraries in Sri Lanka During the Nineteenth Century; Vidyodaya, Journal of Social Sciences, Vol. I, No. 2, p 43-72.
- 76 "Sinhala Writing and the Transmisson to Texts in Pre modern times." p. 177.
- 77 Wikramarathna, Ananda.: 1984, The Geneses an orientalist, Motilal Banarsidas, Delhi, p. XXIV.
- 78 කාරියවසම්, තිස්ස.: නූතන ලංකාවේ පැරණිම ප්‍රස්තකාලයක වර්ධනය, විමල් අහයසුන්දර සම්ප්‍රසාදනය, සංස්: අමරණ්වා මද්දම ඇතුළු තවත් අය, රුපය මුද්‍රණාලය, කොළඹ, 28 පිටුව.
- 79 එම, 29 වන පිටුව.
- 80 Background to the Publication of Classical Sinhala Texts, p. 327.
- 81 Sinhalese Writing and the Transmissions of Texts in Pre modern times, p. 181.
- 82 නූතන ලංකාවේ පැරණිම ප්‍රස්තකාලයක වර්ධනය, 27, 28 පිටු.
- 83 A Descriptive Catalogue of the Sanskrit, 1870, Pali and Sinhalese literary works of Ceylon, Vol. I, Government press, Colombo.
- 84 Turnour, George.: 1837, Mahavansa, English Tr.
- 85 The Attanagalu Vansa or the History of the Temple of Attanagale, 1866, Government press, Colombo.
- 86 English Literature in Ceylon, p. 122.
- 87 හත්ථනගල්ල විභාරවස නම් පුරාණ පාලි කාච්‍යය සහ එහි සිංහල සන්නේ, 1887, සංස්: රේමිස් දා අල්විස්, ගොන්සේකා ඇත්ත්වී සන්ස් ප්‍රත්තර්ස්.
- 88 යටත් විෂ්ත යුගයේ ඇති වූ හෙළ බොදු පුනරුදය, 239 පිටුව.
- 89 විපුද්ධිමැග, 1890, සංස්: ඇම්. ඩරමරත්න.
- 90 මිලින්ද ප්‍රයෝග, බුද්ධ වර්ෂ 2420, (කර්තා පල නොවේ) ගාසනාහිවංද්ධිදායක යන්තු ගාලාව, කොළඹ, කොට්ඨාස.
- 91 අහයසුන්දර, විමල.: 1994, මොහොටිවත්තේ ශ්‍රී ගුණානන්ද අපදානය, කොළඹ, 303 පිටුව.
- 92 සිද්‍යා සාගරා විස්තර සන්නය, (1902), සංස්: ඩරමාරාම හිමි, රත්මලානේ විද්‍යාලංකාර පිරිවෙනු.
- 93 මොහොටිවත්තේ ශ්‍රී ගුණානන්ද සමරු කළාපය, 93 පිටුව.
- 94 කාරියවසම්, තිස්ස.: 1796, රාමක්කුදු නිකායේ ප්‍රහවය සහ ව්‍යාප්තිය, පුරුෂ හේත්පිටගෙදර දූෂණියිහි මාහිමියන් වහන්සේට පිරිනැමෙන අහිස්තව සංග්‍රහය, සංස්: තෙන්පිටගෙදර දූෂණවාස ස්ථ්‍රීලංකා ඇතුළු තවත් අය, කොළඹ, 12 පිටුව.
- 95 දරමදාස, කේ.එන්.ඩී.: 1995, යටත් විෂ්ත යුගයේ ඇති වූ හෙළ බොදු පුනරුදය, අමේ සංස්කෘතික උරුමය, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය, නුගේගොඩ, 239 පිටුව.
- 96 රාමක්කුදු නිකායේ ප්‍රහවය සහ ව්‍යාප්තිය, 14-20 පිටු.
- 97 සිංහල සාහිත්‍ය ව්‍යාප්තිය, 736-743 දක්වා පිටු.
- 98 නූතන ලංකාවේ පැරණිම ප්‍රස්තකාලයක වර්ධනය, 29 පිටුව.
- 99 Religious Activities and the Development of A New Poetical Tradition in Sinhalese, p. 191.XIII
- 100 අනගාරික දරමපාල අප්‍රකට අත්ලිපි, 1998, සංස්: දොඩන්දුවේ දරමසේන අනුනාහිමි ඇතුළු තවත් අය, දකුණු පළාතේ සංස්කෘතික අමාත්‍යාංශය, XX, XXII පිටු.
- 101 මිය ගොස් අවසානයයි සමරු බුද්ධාගම ගැන කරුණු කිහි. එහෙත් එය දත් යළි මතුවීමට පුදුම උත්සාහයක් දරයි. ස්‍රීස්තියානියට විරුද්ධව හැම සතියකම කොළඹ ඉතා විශාල රස්වීමක් පැවැත්වෙයි. ස්‍රීස්තියානියට විරුද්ධව පත්‍රිකා බෙදා හරි. කොල්ලපිටියේ තාප්තවලත් එවා ගසා ඇත. එවායේ

- සඳහන්ව ඇත්තේ ජෙහෙවාට සහ යේපුස් ක්‍රිස්තුස්ට වදිනවාට වඩා අනයේ පියාසර කරන කාක්කන්ට සහ බුරා ගෙන පාරේ යන බල්ලන්ට වැදීම හොඳයි කියාය, මොහොටිවත්තේ ශ්‍රී ගුණානන්ද සමරු කළාපය, 200 පිටුව.
- 102 සතර මහාචාර්ය, 1990, සංස්: කාලීංග ඔබේවිංස, රජයේ මූද්‍රණ කොළඹ, XIII පිටුව.
- 103 Goonetilake, H.A.I.: 1998, Image of Sri Lanka Through American Eyes, Travellers in Ceylon in the 19th and 20th Centuries. Embassy of United States of America. Colombo-Sri Lanka, pp. 147-167, 236, 237.
- 104 මොහොටිවත්තේ ශ්‍රී ගුණානන්ද සමරු කළාපය, 205 පිටුව.
- 105 ශ්‍රී ලංකා රජයේ ලේඛනාගාරයේ ලොටි 4/163 යටත් විජ්‍යතාර රාජ්‍ය ලේකම් විසින් ආණ්ඩුකාරයා වෙත එවන ලද අංක 192 සහ 1984 ජූනි 17 දරන ලිපියේ ඇමුණුම.
- 106 කාරියවසම්, තිස්ස.: වෙසක් කැරෝල් ගිතයේ විකාශනය, සිංහල සංස්කෘතිය හා කළා ශිල්ප, ඇම්.වී. ආරියපාල උපභාර අංකය සංස්: ජී. හේමපාල විශේෂජන ඇතුළු තවත් අය, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශය මහින් ප්‍රකාශිත සි, 301 පිටුව.
- 107 ආරියරත්න, සුනිල්.: කැරෝල් පසම් කන්තාරු, කොළඹ, 1987, 191 පිටුව.
- 108 වෙසක් කැරෝල් ගිතයේ විකාශනය, 312 පිටුව.
- 109 කුඩාලම, වී.එස්. 1986, ආනන්ද: අධ්‍යාපන ප්‍රගමනය, ආනන්දය, නොවැම්බර 01 දිනට පුරා සියක් වසරක් සහිත නිමිත්තෙන් පළ කැරෙන විශේෂ සමරු කළාපය, සංස්: වී.එස්. කුඩාලම ඇතුළු තවත් අය, කොළඹ, 1986 ලංකා ප්‍රිතිරින් ඇත්තේ පැකෙශීන් කම්පනි, 62 පිටුව.
- 110 එම, 62 පිටුව.



"බරහිර ජාතින් පැමිණන විට පුඩාන ලාංකේය  
අධ්‍යාපන ආයතනය වුයේ පන්සල ඩී. ආරාලයෙන්  
බහුර අධ්‍යාපනයක් ලබාගැනීමේ අවස්ථාවක්  
බොද්ධ ලේඛකයේ නොවිය. ඉගෙනීමේ නති අධිකියක්  
එය ලබාගැනීමේ විවේකයන් බවුනට තිබිණි. දේශපාලනික හා  
ආර්ථික චාකාවරණය තිරණය තිරිමේදී රැඳීම්  
රූපාලාගේ ක්‍රියාකාරීන්ට ජාලයේ කොටස්කරුවකු වීමට  
විභාරස්ථානයට ඉඩ සැලසී තිබිණි."

ISBN 955-99877-0-4

මලු රු. 150/-

දේවිභාෂක  
ලිගතුන්  
සහ සීමහල  
සාහිත්‍යය